



# THE CEYLON GOVERNMENT GAZETTE

No 10,390 — FRIDAY, MAY 2, 1952

Published by Authority

## PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications—	361	Budgets	377
By laws	—	Sale of Properties	—
Posts—Vacant	364	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	374	Miscellaneous Notices	380
Statements of Revenue and Expenditure	375		

### Local Government Notifications

L D—B 88/43—L G D—BA 605A  
KOTTE URBAN COUNCIL

#### The Urban Councils Ordinance

##### Property Rate for 1952

IT is hereby notified that the Kotte Urban Council has, under section 173 of the Urban Councils Ordinance, No 61 of 1939, and with the approval of the Minister of Health and Local Government given by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, imposed for the year 1952, subject to such limitations, qualifications and conditions as may be prescribed by the Council—

- (a) a rate of twelve per centum of the annual value of all immovable property situated within that portion of the town of Kotte exclusive of the area, within Ward No 10 and the area described in the Schedule hereto, and
- (b) a rate of eight per centum of the annual value of all immovable property situated within that portion of the town of Kotte comprising Ward No 10 and the area described in the Schedule hereto, such rate being payable in four equal instalments on March 31, June 30, September 30 and December 31, respectively

G DE SOYZA,  
Permanent Secretary  
Ministry of Health and Local Government  
Colombo, April 25, 1952

#### SCHEDULE

The premises situated within that portion of Ward No 9 of the Kotte Urban Council which is bounded as follows —

*North*—By a line drawn from a point on the southern limit of the Urban Council area where it meets the northern boundary of the Colombo-Avissara

wellara road, eastwards across the Nugegoda-Gangodawila road to a point ten chains south of the centre of Nugegoda-Kesbewa road, thence northwards and parallel to the Nugegoda-Gangodawila road till it meets the centre of Nugegoda-Kesbewa road

*East*—By a line drawn from the last-mentioned point eastwards and southwards along the centre of the Nugegoda-Kesbewa road till it meets the southern limit of the Urban Council area

*South*—By a line drawn from the last-mentioned point westwards and northwards along the southern limit of the Urban Council area till it meets the eastern limit of the Dehiwela-Mt Lavinia Urban Council area

*West*—By a line drawn from the last-mentioned point northwards along the southern limit of the Urban Council area to the starting point of the northern limit

L D—B 22/52

#### The Town Councils Ordinance, No 3 of 1946

##### Property Rate for 1952

IT is hereby notified that the Balapitiya Town Council has, under section 173 (1) of the Town Councils Ordinance, No 3 of 1946, and with the approval of the Minister of Health and Local Government given by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in the *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, imposed for the year 1952, a rate of four per centum of the annual value of all immovable property situated within the town of Balapitiya, payable in four equal instalments on March 31, June 30, September 30, and December 31, respectively

G DE SOYZA,  
Permanent Secretary,  
Ministry of Health and Local Government  
Colombo, April 24, 1952.

L. D.—B. 74/39/L. G. D.—GA. 15/2.

**The Village Communities Ordinance**

BY virtue of the powers vested in me by section 6 of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I Dudley Shelton Senanayake, Minister of Health and Local Government, do by this Order alter and re-define the limits of the Dimbula village area in the Divisional Revenue Officer's Division of Kotmale in the Nuwara Eliya District by the exclusion from that village area of that portion which has been included within the limits of the town of Talawakelle-Lindula by Order published in *Gazette* No. 10,312 of October 26, 1951.

DUDLEY SENANAYAKE,  
Minister of Health and Local Government.  
Colombo, April 24, 1952.

L. D.—139/46/L. G. D.—GA. 53/3.

**The Entertainment Tax Ordinance, No. 12 of 1946**

THE following resolution passed by the Village Committee of the Matale Udasiya Pattu village area in the Matale District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

*Resolution*

"This Committee, under sub section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette* a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payment	Rate of tax Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 05
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 00
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 00
(2) for each additional Rs. 5 or part thereof	1 00"

G. DE SOYZA,  
Permanent Secretary,  
Ministry of Health and Local Government.  
Colombo, April 24, 1952.

L. D.—B. 139/46/L. G. D.—GA. 53/1.

**The Entertainment Tax Ordinance, No. 12 of 1946**

THE following resolution passed by the Village Committee of the Kulugammanasiyapattu village area, in Harispattu, in the Kandy District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

*Resolution*

"This Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payment	Rate of tax Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 00
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10	1 00
(ii) for each additional Rs. 5 or part thereof	1 00"

G. DE SOYZA,  
Permanent Secretary,  
Ministry of Health and Local Government.  
Colombo, April 24, 1952.

KANDY MUNICIPAL COUNCIL  
**The Entertainment Tax (Amendment) Act,  
No. 2 of 1952**

IT is hereby notified that the Kandy Municipal Council has, at its general meeting held on March 31, 1952, passed the following resolution:—

"Whereas the Kandy Municipal Council has, in pursuance of the powers granted to it by sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, and with the approval of the Minister of Health and Local Government, imposed and levied a tax at the rates set out in the resolution passed by the Council on October 28, 1950, in respect of entertainments conducted within its administrative area, and this resolution has been published in *Gazette* No. 10,177 of November 24, 1950, as required by sub-section (2) of section 2 of the aforesaid Ordinance:

"And whereas under the provisions of the Entertainment Tax (Amendment) Act, No. 2 of 1952, it is competent for the Council, by resolution, to grant exemption from the tax or to charge a lower rate of tax than the rate levied by the Council in

respect of other entertainments, in the case of any entertainment being a game, or a sports or athletic meet or boxing contest, if the whole of the gross proceeds of such entertainment, or the whole of the nett proceeds thereof are utilized for the promotion of games, or sporting or athletic activities, subject to such conditions as may be specified in such resolution :

“The Kandy Municipal Council do hereby resolve that entertainments as contemplated under section 8 (A) (1) of the Entertainment Tax (Amendment) Act, No. 2 of 1952, shall be exempted from the tax referred to in paragraph 1 above, in terms of section 8 (A) (2) (A) of this Act, where such entertainments are conducted by one of the following Associations :—

1. The Central Province Cricket Association,
2. Kandy District Football Association,
3. Kandy District Hockey Association,
4. Ceylon Rugby Football Union.”

PERRY DE LANEROLLE,  
Secretary,  
Kandy Municipal Council.

Kandy, April 3, 1952.

L. D.—B. 139/46—L. G. D. GC 48/49.

#### The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Ambanpola village area in the Kurunegala District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section.

#### RESOLUTION

“This Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies with effect from the date on which this resolution is published in the *Gazette* a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payments Where the payment for admission, excluding the amount of tax—	Rate of tax Rs. c.
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 05
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 00
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 00
(2) for each additional Rs. 5 or part thereof	1 00.”

G. DE SOYZA,  
Permanent Secretary,  
Ministry of Health and Local Government.  
Colombo, April 24, 1952.

#### Proposed Extension of the Limits of Matale Urban Council

A proposal to extend the administrative limits of the Matale Urban Council by enlarging the present Ward No. 7 on the eastern side along a boundary running parallel to and at a distance of 100 yards from Bandarapola Road and along Sudu Ganga to Brahakmana Ela, is at present under consideration.

Any person or body desirous of offering views or making representations regarding this proposal may do so in writing to the following address within three weeks from the date of this notice:—

Address :—

Commissioner of Local Government,  
P. O. Box No. 500,  
Colombo.

V. C. JAYASURIYA,  
Commissioner of Local Government.  
Colombo, May 2, 1952.

#### The Butchers (Amendment) Act, No. 2 of 1951

I, V. A. Vijayarathnasingham, Mayor of Nuwara Eliya, hereby prohibit under section 6 of the Butchers (Amendment) Act, No. 2 of 1951, the slaughter of animals in the Municipal Slaughter House on the following dates:—

May 9 and 10, 1952—Buddhist Wesak days.  
June 7, 1952—Buddhist Poson day.

V. A. VIJAYARATHNASINGHAM,  
Mayor.

Municipal Office,  
Nuwara Eliya, April 29, 1952.

#### The Butchers (Amendment) Act, No. 2 of 1951

##### Order published under section 13A

BY virtue of the powers vested in me by section 13A of the Butchers Ordinance, Chapter 201, Vol. V. N.L.E., I, Wilfred Gunasekera, Chairman, Urban Council, Matara, do hereby prohibit the slaughter of animals, within the limits of the Matara Urban Council, during the period May 9 and 10, 1952.

WILFRED GUNASEKERA,  
Chairman.

Urban Council,  
Matara, April 28, 1952.

#### TALAWAKELLE-LINDULA URBAN COUNCIL

##### Order under section 13A of the Butchers (Amendment) Act, No. 2 of 1951

BY virtue of the powers vested in me under section 13A of the Butchers (Amendment) Act, No. 2 of 1951, I, Edmund Wanigasekera, Chairman, Urban Council, Talawakelle-Lindula, do hereby prohibit the slaughter of animals within the Urban Council area of Talawakelle-Lindula on May 9 and 10, 1952.

E. WANIGASEKERA,  
Chairman.

Office of the Urban Council,  
Talawakelle, April 30, 1952.

## Posts – Vacant

### LOCAL GOVERNMENT SERVICE

THE Local Government Service Commission has been pleased to make the following appointments during the month of February, 1952:—

#### *Municipal Council, Colombo*

- Mr. L. R. Mendis, Clerk, Special Grade "B".  
 Mr. N. R. T. Allegacone, Clerk, Special Grade "B".  
 Mr. C. P. Perera, Clerk, Special Grade "B".  
 Mr. J. T. Samuel, Clerk, Special Grade "B".  
 Mr. E. B. A. Ranasinghe, Clerk, Special Grade "B".  
 Mr. W. F. Fonseka, Clerk, Special Grade "B".  
 Mr. A. M. Silva, Clerk, Special Grade "B".  
 Mr. V. Ponnusamy, Clerk, Special Grade "B".  
 Mr. D. E. Outschoorn, Reporter, Stenographers' Service.  
 Mrs. E. A. Aponso, Assistant Matron, Public Health Department.  
 Mr. J. Soysa, Sub-Foreman, Municipal Press.  
 Mr. M. H. P. Fernando, Lorry Driver, Municipal Council Workshop.  
 Mr. I. N. Perera, Lorry Driver, Municipal Council Workshop.  
 Mr. M. P. Perera, Lorry Driver, Municipal Council Workshop.

#### *Municipal Council, Kandy*

- \* Mr. T. B. Seneviratne, Clerk, Grade II.

#### *Municipal Council, Jaffna*

- Mr. K. S. Michael, Electrical Foreman, Grade I.

#### *Urban Councils*

- Mr. W. A. Silva, Assistant Linesman, Urban Council, Hatton-Dickoya.  
 Mr. K. A. W. Dias, Assistant Engine Driver, Urban Council, Wattegama.  
 Mr. P. S. Fernando, Assistant Linesman, Urban Council, Anuradhapura.  
 Mr. H. W. Gonadasa, Lorry Driver, Urban Council, Panadura.  
 Mr. D. A. Tissaaractchy, Lorry Driver, Urban Council, Moratuwa.  
 Mr. B. C. A. Fernando, Electrical Foreman, Grade I, Urban Council, Matara.  
 † Mr. A. C. Wijesinghe, Assistant Clerk, Urban Council, Matara.  
 \* Mr. D. L. Madawela, Clerk, Grade II, Urban Council, Bandarawela.  
 \* Mr. H. L. Samarasekera, Clerk, Grade II, Urban Council, Ratnapura.

#### *Town Councils*

- † Mr. D. J. H. A. Wanasinghe, Assistant Clerk, Town Council, Beliatta.  
 † Mr. B. V. Fernando, Assistant Clerk, Town Council, Peliyagoda.

#### *Village Committees*

- ‡ Mr. K. A. Siriwardhana, Clerk, Grade II, Village Committee, Diyatilleke, Nuwara Eliya District.  
 ‡ Mr. D. B. Wickremasinghe, Clerk, Grade II, Village Committee, Hamangalla, Kurunegala District.  
 ‡ Mr. B. R. Jayatillake Banda, Clerk, Grade II, Village Committee, Uduwaggam Pattu, Ratnapura District.  
 Mr. S. Wijesekera, Revenue Overseer, Grade II, Village Committee, Uduwaggam Pattu, Ratnapura District.  
 ‡ Mr. M. Sittampalam, Clerk, Grade II, Village Committee, Chempianpattu, Jaffna District.

\* These appointments have been made from the results of the Local Government Clerical Service, Grade II Examination.

† These appointments have been made from the results of the Local Government Assistant Clerks' Service Examination.

‡ These appointments have been made from the results of the Village Committee Clerical Service, Grade II Examination.

### LOCAL GOVERNMENT SERVICE

#### Five Posts of Overseer, Grade III, Waterworks Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

#### 2. Salary scale.—

Grade I—Rs. 1,680—7 of 120—Rs. 2,520, E. B. before Rs. 2,040 per annum.

Grade II—Rs. 840—10 of 72—Rs. 1,560, E. B. before Rs. 1,200 per annum.

Grade III—Rs. 660—16 of 42—Rs. 1,332, E. B. before Rs. 996 per annum.

Rent allowance and a temporary cost of living allowance will be paid. No special temporary allowance is payable.

3. *Qualifications required.*—(i) Applicants must be Ceylonese.

(ii) They must be not less than 18 years nor more than 25 years of age on May 1, 1952.

(iii) They should have passed the Senior School Certificate (English) Examination or the London Matriculation or a higher examination, with Mathematics as a subject of the examination passed. Preference will be given to candidates who have in addition passed in Physics or Mechanics or Applied Mathematics.

(iv) Ability to converse in Sinhalese and Tamil and to read one of these languages will be an additional qualification.

4. *Conditions of service.*—The selected candidates will be required to carry out such work and duties as may be allotted to them by the Engineer under whom they are placed. They will not receive the first increment in Grade III unless they pass the Practical Plumbing Course, Grade I (one-year course) of the Ceylon Technical College. They will be required to attend evening classes at the Ceylon Technical College and to follow the Diploma Course (Evening) in Municipal Engineering. On passing the first year sessional examination of the Municipal Engineering Course, they will be promoted to Grade II and placed on the step Rs. 1,200 in the salary scale for Grade II Overseers. They will receive the next increment on passing the 2nd year sessional and the increment following on obtaining the Diploma. On successful completion of the three-year course by obtaining the Diploma in Municipal Engineering (part-time evening course) all Overseers will be eligible for promotion to the Sub-Inspectors' Grade as and when vacancies occur. Overseers who fail to pass the first year sessional examination of the Municipal Engineering Course, will, nevertheless, continue to draw salary on the Grade III Overseers' scale, provided they have passed the Plumbing examination of the Ceylon Technical College. They will be considered for promotions to Grade II and thereafter to Grade I along with others on the occurrence of vacancies, but they will not be eligible for promotion to the grade of Sub-Inspector.

5. Applications will also be considered from Probationary Overseers in the employ of the Waterworks Department, Municipal Council, Colombo, and from Waterworks Overseers in other Local Authorities who have passed the Junior School Certificate (English) examination or a higher examination and have completed 3 years' satisfactory service, and are otherwise qualified for the post.

6. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

7. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

8. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

9. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 19, 1952.

10. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

Colombo, April 25, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

*Application for the Post of Overseer, Grade III,  
Waterworks Department, Municipal Council,  
Colombo*

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)  
\*Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Educational qualifications and the subjects passed: \_\_\_\_\_.
7. Where educated and date of leaving school: \_\_\_\_\_.
8. Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
9. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
10. Particulars of Technical qualifications: \_\_\_\_\_.
11. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): \_\_\_\_\_.
12. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
13. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

\_\_\_\_\_  
Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

**Post of Workshop Overseer, Carpentry and Foundry Shops, Municipal Council, Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 10 annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200

per annum. A rent allowance, temporary cost of living allowance and a special living allowance at Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese and not more than 40 years of age on May 1, 1952, and should have passed the J. S. C. (English) or an equivalent or higher examination and should have had at least 5 years' experience in a supervisory capacity in carpentry and pattern making shops and foundry. They should be capable of controlling and supervising skilled workmen and labourers in carpentry work and in the making of patterns for foundry, and moulds for concrete work. They should also be able to read and interpret drawings and plans relating to such work and be able to take out quantities and prepare estimates for carpentry work.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age, provided they are otherwise qualified for the post. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. The candidate selected will be debarred from undertaking private work.

9. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 20, 1952.

10. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box No. 530,  
Colombo, April 28, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

*Application for the post of* \_\_\_\_\_.

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)  
\*Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.

9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_
- (b) If a member of the Local Government Service, Government Service, or Mercantile Service, give—
  - (i) Designation and grade of present post held : \_\_\_\_\_
  - (ii) Present salary and scale of salary : \_\_\_\_\_
  - (iii) Record of employment in such Institutions : \_\_\_\_\_
- (c) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_
11. Particulars of any Technical qualifications : \_\_\_\_\_
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*) of such certificates should be attached : \_\_\_\_\_
13. Particulars of experience in (a) Controlling and supervising skilled workmen and labour in carpentry work, (b) Reading and interpreting drawings and plans relating to carpentry work, (c) Taking out quantities and preparing estimates for carpentry work : \_\_\_\_\_
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_

Signature of applicant.

Date : \_\_\_\_\_

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box No. 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

#### Post of Workshop Overseer, Machine and Painting Shop and Workshop Plant, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 10 annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200 per annum. A rent allowance, temporary cost of living allowance and a special living allowance at Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese\* and not more than 40 years of age on May 1, 1952, and should have passed the J. S. C. (English) or an equivalent or higher examination and should have worked at least 5 years in a supervisory capacity in a large general engineering workshop. They should be capable of controlling and supervising skilled workmen and labour engaged in Machinery and Plant in a Machine Shop. They should possess a sound knowledge of the operation of Power Driven Machine Tools and be also able to prepare Estimates for work in a Machine Shop.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age, provided they are otherwise qualified for the post. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. The candidate selected will be debarred from undertaking private work.

9. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 20, 1952.

10. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box No. 530,  
Colombo, April 28, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

1. Reference to the advertisement: \_\_\_\_\_
2. Full name : \_\_\_\_\_  
(In block capitals.)
- \*Nationality : \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_
4. Date and place of birth of applicant : \_\_\_\_\_
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_
6. Whether married or single : \_\_\_\_\_
7. Educational qualifications and last examination passed with date : \_\_\_\_\_
8. Where educated and date of leaving school : \_\_\_\_\_
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_
- (b) If a member of the Local Government Service, Government Service, or Mercantile Service, give—
  - (i) Designation and grade of present post held : \_\_\_\_\_
  - (ii) Present salary and scale of salary : \_\_\_\_\_
  - (iii) Record of employment in such Institutions : \_\_\_\_\_
- (c) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_
11. Particulars of any technical qualifications : \_\_\_\_\_
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : \_\_\_\_\_

13. Particulars of experience in (a) Controlling and supervising skilled workmen and labour in a Machine Shop, (b) Operation of power driven machine tools, (c) Preparations of estimates for work in a Machine Shop: \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

\_\_\_\_\_  
Signature of applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box No. 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon, by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Overseer-Van Driver, Veterinary Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by ten annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200 per annum. A rent allowance and temporary cost of living allowances at Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese\* and should not be over 45 years of age on May 1, 1952, and should have passed the Junior School Certificate (English) Examination or the Elementary School Leaving Certificate Examination or an equivalent or a higher examination, and should be able to converse fluently in Sinhalese and Tamil and be able to read one of the national languages. They should also possess a certificate of competence from the Commissioner of Motor Transport to drive motor lorries and should possess experience in lorry driving and a good record. Experience in veterinary work will be considered as an additional qualification. Birth Certificates will have to be produced. The selected candidate will be required to attend to some clerical work and duties connected with rabies and seizure of dogs.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 20, 1952.

8 Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, April 29, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

Application for the post of Overseer-Van Driver,  
Veterinary Department, Municipal Council,  
Colombo

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals).  
Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) In English: \_\_\_\_\_.  
(b) In Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held, and date of appointment thereto: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.  
(d) Present employment: \_\_\_\_\_.  
(e) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. (i) Whether in possession of a certificate of competence to drive motor lorries, annexing copy of certificate: \_\_\_\_\_.  
(ii) Endorsements on driving licence: \_\_\_\_\_.
12. Experience in Veterinary work, if any: \_\_\_\_\_.
13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not* originals, of such certificates should be attached): \_\_\_\_\_.
14. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
15. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.

16. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant.)

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and  
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Three Posts of Midwife, Municipal Council, Galle

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. Each post carries a salary of Rs. 660 per annum rising by 14 annual increments of Rs. 42 to Rs. 1,248 per annum, with an efficiency bar before Rs. 996 per annum. A rent allowance at Government rates and conditions, a temporary cost of living allowance, and a special living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should be Ceylonese and not more than 40 years of age on May 17, 1952, and should be trained and qualified midwives and should possess a certificate of competence issued by the D. M. and S. S. They should also be registered by the Medical Council of Ceylon to practise their profession. Preference will be given to candidates who are able to read and write English or Sinhalese and to speak Tamil and who have experience in Health Unit work.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving.

5. The selected candidates will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidates may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications, which should be made substantially on the form below, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than May 17, 1952.

8. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
Colombo, April 29, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

Application for the three posts of Midwife,  
Municipal Council, Galle

1. Reference to the advertisement : \_\_\_\_\_.  
2. Full name : \_\_\_\_\_  
(In block capitals.)

Nationality : \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)

3. Full postal address : \_\_\_\_\_.  
4. Date and place of birth of applicant : \_\_\_\_\_.  
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.

6. Whether married or single : \_\_\_\_\_.  
7. Educational qualifications and last examination passed with date—

- (a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.

8. Where educated and date of leaving school : \_\_\_\_\_.

9. (a) Employment since leaving school with dates and full particulars of service.

- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.

- (c) If a member of the Local Government Service, give—

- (i) Designation and grade of present post held : \_\_\_\_\_.

- (ii) Present salary and scale of salary : \_\_\_\_\_.

- (iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.

10. Whether possessing the certificate of competency issued by the D. M. and S. S. : \_\_\_\_\_.

11. Whether registered by the Medical Council of Ceylon to practise their profession :

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached) : \_\_\_\_\_.

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.

15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant.)

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and

- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Electrical Foreman, Grade I, Municipal Council, Negombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by annual increments of Rs. 72 to Rs. 1,992 per annum, with an efficiency bar before Rs. 1,488 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be considered from Grade II Foremen, who have satisfactorily completed 2 years as Foremen in Grade II in Local Government Service. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving.



4. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. Applications should be made substantially in the form appended below, and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than May 20, 1952.

6. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

7. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, April 29, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

*Application for the Post of Electrical Foreman,  
Grade I, Municipal Council, Negombo.*

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals.)  
Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications, e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.

15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

\_\_\_\_\_  
Signature of Applicant.

Date : \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Head Driver-Mechanic, Grade I, Urban Council, Ambalangoda

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,080 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,500 per annum, with an efficiency bar before Rs. 1,332 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese\* and should be over 40 years of age on May 1, 1952, and should be able to read and write Sinhalese. Knowledge of English would be an additional qualification. They should have worked as Electrical Fitters and Engine Mechanics in a recognised engineering workshop for at least 10 years or have had experience in a supply undertaking as an Engine Driver for a similar period. They should also have a fair knowledge of the working principles and operation of two and four stroke Diesel engines and be able to carry out necessary repairs including the running of engines in parallel operation.

4. Applications will also be considered from persons holding permanent posts in the Service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. Applications should be substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than May 19, 1952.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

Colombo, April 29, 1952.

## LOCAL GOVERNMENT SERVICE

*Application for the Post of Head Driver-Mechanic,  
Grade I, U. C., Ambalangoda*

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals.)  
Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

\_\_\_\_\_  
Signature of Applicant.

Date : \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

**Post of Assistant Superintendent of Works,  
Urban Council, Badulla**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,272 per annum, rising by 16 annual increments of Rs. 72 to Rs. 2,424 per annum, with an efficiency bar before Rs. 1,848 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese and should be not more than 40 years of age on May 1, 1952, and should have passed the Junior School Certificate (English) Examination or higher examination, and should possess a knowledge of surveying and levelling, waterworks, and experience in building construction, road making, estimating, taking of quantities, and preparation of plans and specifications. Applicants who have completed at the Ceylon Technical College the 1st, 2nd and 3rd year of the Supervising Overseer's Course, comprising the following subjects—

- (1) Mathematics,
- (2) Geometrical Drawing,
- (3) Applied Mathematics,
- (4) Physics,
- (5) Building construction, Stages I and II,
- (6) Surveying, Stages I and II,
- (7) Building Quantities, Stages I and II,
- (8) Construction and maintenance of roads,

and have passed the prescribed examination, will receive an additional non-pensionable allowance of Rs. 300 per annum. The selected candidate will also be required to attend to the assessing work of the Council.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. Applications should be made substantially in the form appended below, and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 19, 1952.

9. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, April 29, 1952.

## LOCAL GOVERNMENT SERVICE

Application for the Post of Assistant Superintendent of Works, U. C., Badulla

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_  
(In block capitals)  
Nationality: \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

Post of Works Overseer, Grade I, Urban Council, Hatton-Dickoya

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 10 annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be considered from Grade II Works Overseers in Urban Councils who possess a good knowledge of building construction, a knowledge of surveying and levelling and plan drawing. Applications should be forwarded through the Chairman of the Urban Council in which they are serving.

4. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association approved by the Commission.

6. Applications which should be made substantially in the form appended below should reach the Chairman, Local Government Service Commission, P. O. Box No. 530, Colombo, not later than May 16, 1952.

7. Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box No. 530,  
Colombo, April 29, 1952.

## LOCAL GOVERNMENT SERVICE

Application for the post of \_\_\_\_\_.

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_  
(In block capitals)  
\* Nationality: \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration, and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Secretary, Grade II, Town Council, Wellimada

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,160 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained from—

- (i) Secretaries in Grade II, Town Councils, who desire a transfer;
- (ii) Officers in Grade II of the Local Government Clerical Service who are drawing a salary of Rs. 1,488 per annum and over;
- (iii) Former employees of the Provincial and District Road Committees who were in the Local Government Clerical Service and were taken over by the Public Works Department, drawing a salary of Rs. 1,488 per annum and over; and

(iv) Secretaries in Village Committees in Grade I.

They should possess a good knowledge of—

- (a) Office organization and Procedure;
- (b) Secretarial work and accounts;
- (c) Local Government Law; and
- (d) Sinhalese.

Preference will be given to those who possess a knowledge of Urban Councils or Town Council accounts.

4. Applications should be forwarded through the Mayor or the Chairman of the Local Body or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be substantially in the form appended below, and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than May 17, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.  
Colombo, April 28, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

##### Application for the Post of Secretary, Grade II, Town Council, Wellimada

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)  
\* Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) (i) Designation and grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in local bodies: \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration, and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

## Post of Revenue Overseer, Grade II, Village Committee, Passara, Badulla District

APPLICATIONS are invited for the above post.

2. The post carries a salary of Rs. 480 per annum, rising by annual increments of Rs. 12 to Rs. 720 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese\* and they should be not less than 25 years nor more than 40 years of age on May 15, 1952, and should have passed the J. S. C. (Sinhalese) Examination. They should possess a working knowledge of English. Preference will be given to those who possess a knowledge and experience in the collection of taxes and rates and in distraining work.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications should be made substantially in the form below, and should reach the Chairman, Village Committee, Passara, not later than May 15, 1952.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

MISS M. K. PALAGALLE,  
Chairman,  
Village Committee, Passara,  
(Badulla District).

V. C. Office,  
Passara, April 26, 1952.

## LOCAL GOVERNMENT SERVICE

Application for the Post of Revenue Overseer,  
Grade II, Village Committee, Passara,  
Badulla District

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)  
\*Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.

(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.

(c) If a member of the Local Government Service, give—

(i) Designation and grade of present post held: \_\_\_\_\_.

(ii) Present salary and scale of salary: \_\_\_\_\_.

(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.

(d) If an ex-Servicemen, particulars of unit, rank and dates of joining and discharged: \_\_\_\_\_.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): \_\_\_\_\_.

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.

14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.

15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman, Village Committee,  
Passara.

Note.—\* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

Local Government Clerical Service, Grade II,  
Examination

THE competitive examination for male candidates wishing to enter Grade II of the Local Government Clerical Service, fixed for June 21, 1952 (vide notification in *Gazette* of April 4, 1952), has been postponed for Thursday, June 26, 1952.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

Office of the Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, April 28, 1952.

## LOCAL GOVERNMENT SERVICE

Village Committee Clerical Service  
Examination, Grade II

THE competitive examination for male candidates wishing to enter Grade II of the Village Committee Clerical Service, fixed for June 28, 1952 (vide notification in *Gazette* of April 4, 1952), has been postponed for Wednesday, July 2, 1952.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

Office of the Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, April 28, 1952.

## Notices under the Local Authorities Elections Ordinance

### MALLIKAITIVU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 9 of the Mallikaitivu Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 23, 1952.

### EPPAWALA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 3 of Eppawala Korale Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 24, 1952.

### METKUMOLAI VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Sinnar Sinniah has been nominated by the Minister of Health and Local Government, under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of Metkumolai Village Committee to represent Ward No. 5.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 25, 1952.

### GANGAPALATA (Y. N) VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Dissanayake Mudiyansele Gunaratne has been nominated by the Honourable the Minister of Health and Local Government, under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of Gangapalata (Y. N) Village Committee to represent Ward No. 6.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 26, 1952.

### AMBATALENPAHALA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Kaluaratchige Charles Perera has been elected to represent Ward No. 5 Kudabuthgamuwa of the Ambatalenpahala Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

### MAMINIYA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards in respect of the Maminiya Korale Village Committee specified in the schedule below.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

#### SCHEDULE

##### *Maminiya Korale Village Committee*

Ward No.	Name of Candidate
6	Loku Banda Illangasinghe.
7	Uduma Lebbege Segu Madaru.
8	Kapuralage Appuhamy.
13	Ekanayake Mudiyansele Bandare.
14	Illangasinghe Kalukumara Punchi Banda.

### KIRAMA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Don Coranelis Karunaratna Wickramasingha has been elected to represent Ward No. 1 Gangulandeniya of the Kirama Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

### KUNCHUTTU KORALE VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Manmaduwage Pachchira has been nominated by the Minister of Health and Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Kunchuttu Korale Village Committee to represent Ward No. 23.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

## EGODA PATTU VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Charles Appuge Jinadasa has been nominated by the Minister of Health and Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Egoda Pattu Village Committee to represent Ward No. 13.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

## MAHAPOTANA KORALE VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Panchirala Velvidanage Menikrale has been nominated by the Minister of Health and Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Mahapotana Korale Village Committee to represent Ward No. 4.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

## MELPATTU SOUTH VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 1 of Melpattu South Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, April 28, 1952.

## Statements of Revenue and Expenditure

## ANURADHAPURA TOWN SPECIAL COMMISSION

## Statement of Accounts—1951

## Statement of Receipts and Payments, 1951

RECEIPTS	Amount Rs. c.	Total Rs. c.
A—General revenue ..	221,123 87	
B—Thoroughfares ..	5,499 10	
D—Council lands and buildings ..	17,807 70	
E—Public health ..	22,309 20	
F—Public recreation ..	15,891 7	
G—Cemeteries ..	637 0	
H—Dog registration ..	127 0	
I—Weights and measures ..	93 4	
		283,487 98
J—Electricity department ..	194,704 59	194,704 59
M—Library ..	279 60	279 60
<i>Other receipts—</i>		
Deposits ..	46,405 76	
Salary—advances for purchase of conveyances ..	3,587 71	
Other advances ..	8,038 82	

## RECEIPTS

	Amount Rs. c.	Total Rs. c.
New Town housing scheme—		
Stage I ..	5,392 51	
Stage II ..	107,950 0	
Loan for E. L. S. ..	50,000 0	
Reserve for depreciation ..	10,000 0	
		231,374 80
Total receipts for 1951 ..		709,846 97
Add balance from 1950 ..		359,630 58
		1,069,477 55

## PAYMENTS

	Rs. c.	Rs. c.
A—General expenditure ..	55,118 81	
B—Thoroughfares ..	56,221 46	
D—Council lands and buildings ..	31,211 12	
E—Public health ..	151,427 28	
F—Public recreation ..	489 60	
G—Cemeteries ..	2,446 5	
H—Destruction of dogs ..	1,271 66	
I—Weights and measures ..	7 0	
K—Fire protection ..	443 91	
		298,636 89
J—Electricity department ..	204,448 0	204,448 0
M—Library ..	12,986 15	12,986 15
<i>Other payments—</i>		
Deposits ..	21,806 54	
Salary—advances for purchase of conveyances ..	10,855 50	
Other advances ..	4,605 30	
New Town housing scheme—		
Stage I ..	11,205 74	
Stage II ..	153,927 13	
Loan for E. L. S. ..	77,310 2	
		279 710 23
Total payments for 1951 ..		795,781 27
Add balance at end of 1951 ..		273,696 28
		1,069,477 55

I, Senerat Wije Goonewardene, Special Commissioner, Anuradhapura Town, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of moneys received and paid during the year 1951, on account of the Special Commission, Anuradhapura Town.

S. W. GOONEWARDENE,  
Special Commissioner,  
Anuradhapura Town.

Affirmed before me this 23rd day of April, 1952, at Anuradhapura:

S. NATARAJAH,  
Justice of the Peace.

## Deposits Account

	Rs. c.
Balance from 1950 ..	39,920 26
Add Receipts during 1951 ..	46,405 76
	86,326 2
Less Payments during 1951 ..	21,806 54
Balance at December 31, 1951 ..	64,519 48

## New Town Housing Scheme—Stage I Account

Balance from 1950 ..	37,937 66
Add Receipts during 1951 ..	5,392 51
	43,330 17
Less Payments during 1951 ..	11,205 74
Balance at December 31, 1951 ..	32,124 43

## New Town Housing Scheme—Stage II Account

Balance from 1950 ..	199,803 56
Add Receipts during 1951 ..	107,950 0
	307,753 56
Less Payments during 1951 ..	153,927 13
Balance at December 31, 1951 ..	153,826 43

		Rs.	c.	Statement of Assets and Liabilities as at December 31, 1951	
<i>Loan for E. L. S. Account</i>				LIABILITIES	
Balance from 1950		32,215	0	Balance to depositors	64,519 48
Add Two instalments received during 1951		50,000	0	New Town housing scheme—	
		82,215	0	Balance from grants for Stage I	32,124 43
Less Payments during 1951		77,310	2	Stage II	153,826 43
Balance at December 31, 1951		4,904	98	Balance from loan for E. L. S.	4,904 98
				Reserve for depreciation of the E. L. S.	33,444 88
					288,820 20
<i>Reserve for Depreciation of the E. L. S. Account</i>				ASSETS	
Balance from 1950		23,444	88	Balance from salary—advances for purchase of conveyances	11,027 72
Transferred during 1951		10,000	0	Other advances	2,817 30
Balance at December 31, 1951		33,444	88	Cash balances—	
				at Kachcheri	25,118 27
				at Bank	248,578 1
<i>Salary—Advances for purchase of Conveyances Account</i>				Deficit at December 31, 1951—	
Balance from 1950		3,759	93	1951 expenditure	516,071 4
Advanced during 1951		10,855	50	1951 revenue	478,472 17
		14,615	43		37,598 87
Refunded during 1951		3,587	71	Surplus from 1950	36,319 97 1,278 90
Balance at December 31, 1951		11,027	72		288,820 20
<i>Other Advances Account</i>					
Balance from 1950		6,250	82		
Add Payments during 1951		4,605	30		
		10,856	12		
Less Receipts during 1951		8,038	82		
Balance at December 31, 1951		2,817	30		
Certified correct:					
	S. W. GOONEWARDENE, Special Commissioner, Anuradhapura Town.			Affirmed before me this 23rd day of April, 1952, at Anuradhapura.	
				S. NATARAJAH, Justice of the Peace.	

I, Senerat Wije Goonewardene, Special Commissioner, Anuradhapura Town, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a correct and true statement of Assets and Liabilities of the Special Commission, Anuradhapura Town, as at December 31, 1951.

S. W. GOONEWARDENE,  
Special Commissioner,  
Anuradhapura Town.

Affirmed before me this 23rd day of April, 1952, at Anuradhapura.

S. NATARAJAH,  
Justice of the Peace.

#### Statement of Loans as at end of 1951

Amount of Loan	Date of obtaining Loan	Rate of Interest Per Cent.	Instalment paid during 1951	Amount outstanding on 31.12.51	Date of Extinction
Rs.			Rs. c.	Rs. c.	
70,000	13.11.1933	4	2,800 0	25,200 0	13.11.1960
35,000	3.4.1936	4	1,521 74	15,217 38	3.4.1963
45,000	10.8.1936	4	1,967 53	24,567 5	10.8.1963
35,000	30.9.1936	4	1,521 74	15,217 38	30.9.1963
2,000	6.10.1937	4	133 35	133 33	6.10.1952
8,000	22.10.1937	4	533 33	533 34	22.10.1952
10,000	18.1.1938	4	666 67	1,333 33	18.1.1953
25,000	24.9.1938	4	1,000 0	12,000 0	24.9.1963
20,000	17.12.1938	4	800 0	9,600 0	17.12.1963
15,000	6.2.1939	4	600 0	7,800 0	6.2.1964
25,000	3.3.1939	4	1,000 0	13,000 0	3.3.1964
120,000	18.10.1950	4	—	120,000 0	18.10.1975
30,000	29.11.1950	4	—	30,000 0	29.11.1975
25,000	3.4.1951	4	—	25,000 0	3.4.1976
25,000	28.11.1951	4	—	25,000 0	28.11.1976
490,000			12,544 36	324,601 81	

I, Senerat Wije Goonewardene, Special Commissioner, Anuradhapura Town, do hereby affirm that, to the best of knowledge and belief, the above is a true and correct statement of the Loans of the Special Commission, Anuradhapura Town, as at December 31, 1951

S. W. GOONEWARDENE,  
Special Commissioner,  
Anuradhapura Town.

Affirmed before me this 23rd day of April, 1952, at Anuradhapura.

S. NATARAJAH,  
Justice of the Peace.

#### MADAMPE TOWN COUNCIL

##### Statement of Revenue and Expenditure for the year 1951

REVENUE		
A—General revenue	46,925	72
B—Thoroughfares	2,170	80
C—Council lands and buildings	6,788	22
D—Public health	6,094	65
E—Public recreation	2,736	60
F—Cemeteries	126	0
G—Dog registration	10	0
	64,851	99

REVENUE		
Other receipts—		
Deposits	122,998	39
Advances	820	0
Loan Accounts	25,775	0
Electricity accounts	36,734	1
Rate collection accounts	9,942	69
Electricity dues collection accounts	19,064	55
Rent collection Account	202	60
Sundry creditors account	2,678	32
Balance on December-31, 1950	51,791	26
	334,858	81



EXPENDITURE		Rs. c.	LIABILITIES		Rs. c.
A—General expenditure		18,165 95	Electrical department—		
B—Thoroughfares		4,935 70	Surplus at January 1, 1951		336 53
C—Council lands and buildings		13,502 29	Expenditure up to December 31, 1951	40,680 42	
D—Public health		25,920 61	Revenue up to December 31, 1951	36,734 1	3,946 41
E—Public recreation		900 0			
F—Cemeteries		1,207 8			
G—Dog registration		388 25			
		65,019 88			4,467 47
Other payments—					100,933 72
Deposits		59,916 43			
Advances		8,450 0			
Loan account		43,507 2			
Electricity account		40,680 42	ASSETS		Rs. c.
Rates collection account		15,657 19	Advances		8,497 0
Electricity dues collection account		22,569 66	Property rate collections account		7,470 8
Rent collection account		198 60	Conservancy rate collections account		3,770 98
Sundry creditors account		2,852 34	Warrant cost account		250 26
Balance on December 31, 1951		76,007 27	Electricity dues collection account		4,937 13
		334,858 81	Rent collection account		1 0
			Cash—		
			In hand		100 0
			Kachcheri		75,907 27
					100,933 72

I, James Charles Welikala Munasinha, Chairman, Town Council, Madampe, do hereby affirm to the best of my knowledge and belief the above is a true and correct statement of moneys received and paid during the year 1951.

Office of the Town Council,  
Madampe, April 24, 1952.

J. C. W. MUNASINHA,  
Chairman.

Certified as correct.  
P. D. BARLIS,  
Member.

Affirmed to before me:  
J. P. FERNANDO,  
Justice of the Peace.

#### Statement of Assets and Liabilities as at December 31, 1951

LIABILITIES	Rs.	c.
Deposits	5,800	92
Government grant housing scheme	87,862	0
Loan account	125	1
Sundry creditors account	2,678	32
Surplus at January 1, 1951	8,245	24
General expenditure up to December 31, 1951	65,019	88
General revenue up to December 31, 1951	64,851	99
	167	89

I, James Charles Welikala Munasinha, Chairman, Town Council, Madampe, do hereby affirm to the best of my knowledge and belief that the above is a true and correct statement of the Assets and Liabilities of the Madampe Town Council on December 31 1951.

Office of the Town Council,  
Madampe, April 24, 1952.

J. C. W. MUNASINHA,  
Chairman.

Certified to be correct.

P. D. BARLIS,  
Member.

Affirmed to before me:

J. P. FERNANDO,  
Justice of the Peace.

#### Loan Account 1951

Amount of Loan	Date Raised	Rate of Interest Per cent.	Amount of Annual Repayment	Amount paid up to December 31, 1951	Amount outstanding on December 31, 1951	Date of Extinction
Rs. c.			Rs. c.	Rs. c.	Rs. c.	
10,000 0	1. 4. 1949	4	789 93	—	10,000 0	1. 4. 1969
70,000 0	27. 9. 1949	4	5,529 53	—	70,000 0	1. 4. 1969
60,000 0	3. 2. 1950	4	4,739 58	—	60,000 0	3. 2. 1970
49,000 0	24. 2. 1950	4	2,450 0	4,900 0	44,100 0	24. 2. 1970
25,000 0	8. 7. 1950	4	1,250 0	1,250 0	23,750 0	8. 7. 1970
42,200 0	19. 10. 1950	4	2,110 0	2,110 0	40,090 0	19. 10. 1970
19,400 0	10. 8. 1952	4	970 0	—	19,400 0	10. 8. 1972

I, James Charles Welikala Munasinha, Chairman, Town Council, Madampe, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Loan Account of the Madampe Town Council.

Certified as correct:

P. D. BARLIS,  
Member.

J. C. W. MUNASINHA,  
Chairman.

Sworn to before me this 24th day of April, 1952, at Chilaw.

J. P. FERNANDO,  
Justice of the Peace.

## Budgets

### KULIYAPITIYA URBAN COUNCIL First Supplementary Budget for the year 1952

Head and Sub-head	Authority	Amount
		Rs. c.
A.—General expenditure —		
(3) Refunds	Resolution No. 2 (f) of January 7, 1952	35 92
(2) Establishment expenses—		
(k) War allowance	Resolution No. 6 of January 7, 1952	550 37
E.—Public health —		
(3) Conservancy—		
(i) War allowance	Resolution No. 6 of January 7, 1952	15 97
A.—General expenditure —		
(1) Salaries of officers (not otherwise charged)—		
(e) Pensions	Resolution No. 1 (c) of February 25, 1952	250 0
E.—Public health —		
(1) General—		
(a) Salaries (Inspectors and midwife) and wages	Resolution No. 2 (b) of February 25, 1952	408 0
(b) Allowances	Resolution No. 2 (b) of February 25, 1952	40 0
A.—General expenditure —		
(2) Establishment expenses—		
(h) Cost of cart and boat plates	Resolution No. 4 of April 7, 1952	25 0
E.—Public health —		
(7) Markets and galas—		
(c) Loan charges	Resolution No. 4 of April 7, 1952	864 0
J.—Electricity Department —		
(2) Repairs and maintenance—		
(c) Meters, switches and other apparatus	Resolution No. 4 of April 7, 1952	4,000 0

Urban Council Office,  
Kuliyapitiya, April 21, 1952.

M. R. DE SILVA,  
Chairman.

## HAMBANTOTA URBAN COUNCIL

## Application under F. R. 12 (11)—Budget for 1952

THE utilization of Savings from votes to meet corresponding Excesses on other votes as shown below was settled and adopted by the Council at its meeting held on April 4, 1952

SAVINGS		EXCESSES	
Head, Sub-head and Item	Amount Rs. c.	Head, Sub-head and Item	Amount Rs. c.
A—(1) (a) Secretary	215 0	A.—(1) (f) Overtime payment to clerical staff	50 0
		B—(1) (a) Superintendent of works (salary and allowances)	165 0
	<u>215 0</u>		<u>215 0</u>

Office of the Urban Council,  
Hambantota, April 26, 1952.

I. D. USUPH,  
Chairman.

L. G. D.—DB. 35A.

## AVISSAWELLA URBAN COUNCIL

## Application under F. R. 12 (11)—Budget for 1951

THE utilization of Savings from votes to meet Excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on December 15, 1951, subject to the sanction of the Honourable the Minister of Health and Local Government.

SAVINGS		EXCESS	
Head, Sub-head and Item	Amount Rs. c.	Head, Sub-head and Item	Amount Rs. c.
E—Public health :—		C—Resthouses —	
(2) Scavenging—		(5) War allowance	0 82
(b) Carts	235 99	E—Public health :—	
		(1) General expenditure—	
		(n) War allowance	3 51
		(3) Conservancy—	
		(n) Wages	228 61
		(5) Water supply—	
		(a) Wages	3 5
A.—General expenditure :—		A—General expenditure —	
(2) Establishment expenses—		(2) Establishment expenses—	
(c) Commission to tax collectors	170 88	(f) Stationery, printing, &c.	200 88
(1) Salaries of officers—			
(b) Clerks and revenue inspectors	30 0		
	<u>436 87</u>		<u>436 87</u>

U. C. Office,  
Avisawella, March 19, 1952.

JOSEPH DE JA COLY  
Chairman.

Sanctioned by the Honourable the Minister of Health and Local Government on April 21, 1952.

Colombo, April 28, 1952.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

L. G. D.—DB. 35A.

## AVISSAWELLA URBAN COUNCIL

## Fifth Supplementary Budget for 1951

HEAD OF EXPENDITURE	Rs. c.
E—Public health :—	
(3) Conservancy—	
(a) Wages	0 62
	<u>0 62</u>

Settled and adopted by the Council at its meeting held on February 29, 1952.

U. C. Office,  
Avisawella, March 19, 1952.

JOSEPH DE JACOLYN,  
Chairman.

Sanctioned by the Honourable the Minister of Health and Local Government on April 21, 1952.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

Colombo, April 28, 1952.

## DEHIWALA-MT. LAVINIA URBAN COUNCIL

## First Supplementary Budget for the Year 1952

Head and Sub-head	Authority	Rs. c.	Amount Rs. c.
A.—(4) (a)	Resolution No. 16 of the Finance and Law Committee of the Council held on March 5, 1952. Adopted at U. C. meeting held on March 11, 1952	2,000 0	
Do.	Resolution No. 30 of the Finance and Law Committee of the Council held on March 5, 1952. Adopted at U. C. meeting held on March 11, 1952	500 0	
Do.	Do.	250 0	
		<u>2,750 0</u>	
A.—(4) (b)	Resolution 18 of U. C. meeting held on March 11, 1952		123 22
			<u>2,873 22</u>

Urban Council Office,  
Dehiwala, April 23, 1952.

S. DE S. JAYASINGHE,  
Chairman.

## VALVETTITURAI TOWN COUNCIL

## Fourth Supplementary Budget for 1951

HEAD OF EXPENDITURE	Amount Rs. c.
A.—(1) (g) War allowances to staff ..	192 15
A.—(2) (f) Stationery printing, adv. & stamps ..	21 51
B.—(4) Street lighting ..	33 93
C.—(8) War allowance ..	100 96
D.—(1) (c) Allowances ..	17 50
D.—(2) (b) Carts, bulls and lorries ..	179 0
D.—(2) (e) War allowances ..	35 9
D.—(3) (h) War allowances ..	48 42
	<u>628 56</u>

Settled and adopted by the Council at its meeting held on April 2, 1952.

Town Council Office,  
Valvettiturai, April 8, 1952.

Sanctioned :

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

Colombo, April 23, 1952.

L. G. D.—DB. 212.

## KALMUNAI TOWN COUNCIL

## Second Supplementary Budget for 1952

HEAD OF EXPENDITURE	Amount Rs. c.
A.—(1) (f) Pensions ..	340 0
A.—(4) Contributions and grants ..	250 0
B.—(12) New works ..	9,000 0
D.—(7) (d) Construction ..	27,000 0
Total ..	<u>36,590 0</u>

Settled and adopted by the Council at its meeting held on March 28, 1952.

Office of the Town Council,  
Kalmunai, April 22, 1952.

Sanctioned :

M. S. KARIAFFER,  
Chairman.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

Colombo, April 28, 1952.

## MINUWANGODA TOWN COUNCIL

## Application under F. R. 40 (11)—Budget for 1952

THE utilization of Savings from votes to meet corresponding excesses on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on March 21, 1952, subject to the sanction of the Commissioner of Local Government.

EXCESSES Head, Sub-head and Item.	Amount Rs. c.	SAVINGS Head, Sub-head and Item	Amount Rs. c.
A.—(2) (j) Incidental expenses ..	115 35	C.—(7) New works ..	1,715 35
B.—(2) Maintenance ..	850 0		
B.—(12) New works ..	750 0		
	<u>1,715 35</u>		<u>1,715 35</u>

Town Council Office,  
Minuwangoda, April 8, 1952.

Sanctioned :

Colombo, April 25, 1952.

S. E. ALOYSIUS SILVA,  
Chairman.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

## BELIATTA TOWN COUNCIL

## Second Supplementary Budget for 1951

HEAD OF EXPENDITURE	Amount Rs. c.
D.—(2) (b) Carts, bulls and lorries ..	205 73
D.—(3) (c) Conservancy stores ..	68 20
Total ..	<u>273 93</u>

Settled and adopted by the Council at its meeting held on April 9, 1952.

Town Council Office,  
Beliatta, April 24, 1952.

Sanctioned ;

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

Colombo, April 26, 1952.

## CHAVAKACHCHERI TOWN COUNCIL

## First Supplementary Budget for the Year 1952

Item	Amount Rs. c.
A.—(1) (d) Salary of peon ..	3 0
A.—(3) Refunds ..	125 0
A.—(4) Contribution and grants ..	100 0
D.—(1) (n) Maternity and child welfare ..	500 0
D.—(5) (a) Wages ..	270 0
D.—(5) (e) Construction ..	1,847 50
E.—(5) Contribution and grants ..	169 15
J.—(1) (c) Salaries and wages ..	426 0
J.—(2) (c) Meters, switches, &c. ..	10 0
J.—(10) War allowance ..	720 0
Total ..	<u>4,206 65</u>

Settled and adopted by the Council at its meetings held on February 25, 1952 March 8, 1952 and April 9, 1952.

Office of the Town Council,  
Chavakachcheri, April 21, 1952.

Sanctioned :

N. ARUNACHALAM,  
Chairman.

A. MATHIAPARANAM,  
Commissioner of Local Government.

Colombo, April 25, 1952.

**Miscellaneous**

**HAMBANTOTA URBAN COUNCIL  
Assessment Book for the year 1952**

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Urban Councils Ordinance, No. 61 of 1939, that the Assessment Book for the year 1952 for the town of Hambantota, has been prepared and is open for inspection at my office during office hours.

I. D. USUPH,  
Chairman.

Office of the Urban Council,  
Hambantota, April 25, 1952.

**ALUTGAMA TOWN COUNCIL  
The Butchers Ordinance**

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, for period June 1, 1952 to December 31, 1952.

Any person residing within the limits of the Alutgama Town Council, who desires to object to the issue of this licence, should furnish to me in duplicate, within 14 days from the date of this Gazette, a written statement of the grounds of his objection for the issue of the licence.

**SCHEDULE**

Name and address of applicant	Name of premises
T. M. A. Yakoob of 158, Main Street, Neboda Town Council Office, Alutgama, April 26, 1952.	Beef Stall No. 2, New Market, Alutgama G. SOLOMON SILVA, Chairman.

**VILLAGE COMMITTEE OF KINIGODA KORALE  
The Butchers Ordinance**

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of Ordinance No. 44 of 1947, that the persons mentioned in the schedule hereunder have made application to me for carrying on the trade of a butcher, during the year 1952.

Any person residing within the limits of the Kinigoda Korale Village Committee area, who desires to object to the issue of a licence, should furnish me in duplicate, within 14 days from the date of this Gazette, a written statement of the grounds of his objection for the issue of the licence.

**SCHEDULE**

Name of applicant	Name of premises at which the trade is to be carried out
1. H. M. Haniffa of Hewadiwela	Beef stall at Hewadiwela in the land called Kade Watta

M. G. T. MANGALAGAMA,  
Chairman,

Village Committee, Kinigoda Korale.  
Office of the Village Committee,  
Nawagamuwa, Rambukkana, April, 1952.

**PANNALA VILLAGE COMMITTEE  
The Butchers Ordinance**

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made an application to me for slaughtering pigs and carry on the trade of a butcher on the premises stated against his name in the aforesaid schedule, during the year 1952.

Any person residing within the limits of the Village Committee area of Pannala, who desires to object to the issue of this licence, should furnish me in duplicate, within 14 days from the date of this Gazette, a written statement of grounds of his objection for the issue of licence.

**SCHEDULE**

Name	Premises
J. M. Podiappuhamy	Pork Stall Giriulla Road, Pannala.

R. K. S. RANAWEERA,  
Chairman.

V. C. Office,  
Pannala, V. A.,  
Yakwila, N.-W. P., April 29, 1952.

**Construction of Shrubbery Gardens, Bambalapitiya**

Revised Preliminary Apportionment under Section 26 of Chapter 199 of the Legislative Enactments of Ceylon

WITH reference to the preliminary apportionment of cost appearing in Gazette No. 10,277 of August 3, 1951, the Acting Municipal Commissioner, by virtue of the powers delegated to him by the Colombo Municipal Council, having considered the objections made in connection with the proposed construction of Shrubbery Gardens, Bambalapitiya, under section 26 (Chapter 199) of the Legislative Enactments of Ceylon, the Colombo Municipal Council has approved the revised apportionment of cost prepared by the Acting Municipal Commissioner and the detailed estimate of Rs. 55,172.50 resolved on March 5/12, 1952, that the construction be proceeded with, the cost being recoverable within a period of ten years.

The following is the revised preliminary apportionment made by the Acting Municipal Commissioner of the cost of providing in the private street known as Shrubbery Gardens, Bambalapitiya.

- (a) A macadamised and bitumen dressed carriageway 18' wide, with surface drains on either side, concrete slab entrances and electric street lights.
- (b) A soil sewer; and
- (c) A water main.

Assessment No	Name of Street	Name and Address of Owner	Frontage Ft in.	Cost of Construction		Amount due on Water Main Rs. c.	Area in perches	Cost of Soil Sewer		Amount paid Rs. c.	Credit due Rs. c.		Apportionment Rs. c.		Remarks	
				Rs.	c.			Rs.	c.		Rs.	c.	Rs.	c.		
158	Galle Road, Bambalapitiya	Mrs. Hilda Fernando, Shrubbery Gardens	32, 134	7	2,691	67	—	57.5	1,437	50	—	—	—	4,129	17	
20	Shrubbery Gardens	V. Manckavasagar, 20, Shrubbery Gardens	93	0	1,860	0	—	50.0	1,250	0	—	—	—	3,110	0	
24	Do	Mrs. Hilda Fernando, Shrubbery Gardens	32, 108	6	2,170	0	—	57.5	1,437	50	—	—	—	3,607	50	
28	Do	George Douglas Staples, 28, Shrubbery Gardens	63	7	1,271	67	—	19.5	487	50	750	97	263	47	1,008	20
28/1	Do	Sita Rockwood, 28/1, Shrubbery Gardens	31	3	625	0	—	20.0	500	0	750	0	250	0	375	0
32	Do	Mrs. Hilda Fernando, Shrubbery Gardens	32, 108	0	2,160	0	—	59.5	1,487	50	1,951	3	463	53	1,696	47
34	Do	do	94	0	1,880	0	—	50.5	1,262	50	1,951	4	683	54	1,191	46
36	Do	do	93	9	1,875	0	—	52.5	1,312	50	1,951	4	683	54	1,236	46
38	Do	do	165	1	3,301	66	—	45.0	1,125	0	1,951	4	826	4	2,475	62
35	Do	Mrs. Erin Fernando, Shrubbery Gardens	35, 267	0	5,340	0	138	50	48.5	1,212	50	—	—	6,091	0	
35A	Do	do	95	1	1,901	67	120	92	51	0	1,275	0	—	—	3,297	59
35B	Do	Mrs. Erin Fernando, Shrubbery Garden	35, 93	0	1,860	0	120	93	51	0	1,275	0	—	—	3,255	93
35C	Do	do	94	0	1,880	0	120	93	51	0	1,275	0	—	—	3,275	93
3	Do	do	92	2	1,843	33	120	93	51	0	1,275	0	—	—	3,229	26
3	Do	M. P. Gomez, Main Street, Colombo	94	3	1,885	0	119	24	50	0	1,250	0	—	—	3,254	24
1	Do	Semage Edmund Fernando, 43rd Lane, Wellawatta	151	7	3,031	66	196	51	40	0	1,000	0	—	—	4,228	17
168	Galle Road, Bambalapitiya	do	36	8	733	34	—	—	—	—	—	—	—	733	34	
				<b>1,815</b>	<b>6</b>	<b>36,310</b>	<b>0</b>	<b>937</b>	<b>96</b>	<b>754</b>	<b>50</b>	<b>—</b>	<b>—</b>	<b>46,805</b>	<b>34</b>	

ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීම්

පළාත් පාලන සේවය

ශාච නගර සභාවේ වින්නඹු මානාවන්ගේ තනතුරු තුනක්

ඉහත සඳහන් තනතුරු සඳහා පළාත් පාලන සේවා කොමිෂන් සභාව විසින් ඉල්ලුම් පත්‍ර කැඳවනු ලැබේ.

2. මෙම තනතුරු සඳහා නියමිත වැටුප් ක්‍රමය වර්ෂයකට රු. 660කින් පටන්ගෙන, වර්ෂයකට රු. 42 ගණනේ වැඩි වීම් 14කින් පසු, එය වර්ෂයකට රු. 1,248 දක්වා වැඩිවේ. වැටුප් මුදල වර්ෂයකට රු. 996ක් වීමට පෙර සමර්පතා බාධකය ඉදිරිපත් වේ. රජයේ නියමිත ගණන්වලට හා කොන්දේසිවලට අනුව ගෙවල් කැලී දීමනාවක් සහ ජීවන වියදම පිළිබඳ තාවකාලික දීමනාවක්ද, ජීවන වියදම පිළිබඳ විශේෂ දීමනාවක්ද ගෙවනු ලැබේ. තාවකාලික විශේෂ දීමනාවක් නොගෙවනවා ඇත.

3. ඉල්ලුම්කරුවන් ලාංකිකයන් \* වියයුතු වූහැර, වර්ෂ 1952කේ, මැයි 17වෙනි දිනට වයස අවුරුදු 40ට නොවැඩි විය යුතුයි. තවද, මෙම ඉල්ලුම්කරුවන් තම දක්ෂතාවය පිළිබඳ වෛද්‍ය හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂතුමාගෙන් ලත් සහතික ඇති පුහුණුවූ වින්නඹුවන් විය යුතුයි. එසේම මෙම ඉල්ලුම්කරුවන් සිය වෘත්තියේ නියුක්තවීම සඳහා ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිවී සිටිය යුතුයි. ඉංග්‍රීසි හෝ සිංහල ලියනට කියනටත් දෙමළ කථා කරනටත් හැකි සෞඛ්‍ය සේවා පිළිබඳ දැනීමක් ඇති ඉල්ලුම්කරුවන් ගැන විශේෂයෙන් සලකා බලනවා ඇත.

4. ඉහතකී සුදුසුකම් දරමින් ප්‍රදේශාධිකාරී සභාවල සේවය කරන්නාවූන්ගෙන්ද මේ සඳහා ඉල්ලුම් පත්‍ර සලකා බලනවා ඇත. එවැනි ඉල්ලුම්කරුවන් සම්බන්ධයෙන් ඉහතකී වයස් සීමාව බල නොපවත්වනවා ඇත. එවැනි ඉල්ලුම් පත්‍ර තමන් සේවය කරන ප්‍රදේශාධිකාරී සභාවේ නගරාධිපති හෝ සභාපති තැනගේ මාගීයෙන් ඉදිරිපත් කළ යුතුයි.

5. තෝරා ගනු ලබන ඉල්ලුම්කරුවන්, වර්ෂයක් ගතවන තුරු ආධුනික වශයෙන් හෝ අසවීර වශයෙන් පත්කරනවා ඇත. තවද ඒ අය වර්ෂ 1945හේ අංක 43 දරන පළාත් පාලන සේවා ආඥාපනතේ සහ ඉන් පසු ඇතිකරන ව්‍යවස්ථා යටතේ පත්කරනු ලැබේ.

6. තෝරාගනු ලැබූ ඉල්ලුම්කරුවන්ට, මුදලෙන් හෝ පළාත් පාලන සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද සහතික සමාගමක මාගීයෙන් ඇතිකරගත් ඇප ඔප්පුවකින් ඇප තැබීමට සමහර විට සිදුවිය හැක.

7. මෙහි පහත දක්වා ඇති පෝර්මයේ පරිදි සකස්කළ යුතු සෑම ඉල්ලුම් පත්‍රයක්ම සහතික පිටපත්ද අමුතා, කොළඹ, තැපැල් පෙට්ටිය 530 දරණ පළාත් පාලන සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමාට වර්ෂ 1952කේ මැයි මස 17වෙනි දිනට පළමු එවිය යුතුයි.

8. ඉල්ලුම් පත්‍ර කොමිෂන් සභාවේ සභාපතිතුමා නමට එවිය යුතු බවත්, පහත අත්සන් නමට පුද්ගලික වශයෙන් නොඑවිය යුතු බවත් සලකිය යුතුයි.

9. මේ සඳහා නියම හෝ අනියම් වශයෙන් පිහිට සෙවීම ඉල්ලුම්කරු නුසුදුසුවීමට කරුණු වෙනවා ඇත

වී. සී. ජයසූරිය,

පළාත් පාලන සේවා කොමිෂන් සභාවේ සභාපති.

වර්ෂ 1952කේ අප්‍රේල් මස 29වෙනි දින කොළඹදීය.

සටහන—\* පළාත් පාලන සේවයට නිලධාරීන් පත් කිරීමේදී “ලාංකික” යන වචනය මෙහි පහත සඳහන් පරිදි නිරූපනය කරනු ලැබේ.

(අ) පැවත එමෙන් හෝ ලියාපදිංචිවීමෙන් ලංකාවේ පුර වැසියෙකුවීම.

(ආ) ලියාපදිංචිවීමෙන් ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඉල්ලුම්කර ඇති හෝ එසේ ඉල්ලුම්කිරීමට අදහස් කරන එසේම, එවැනි පුරවැසිභාවයක් ලැබීමට තරම් සුදුසුකම් ඇති බැව් ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා විසින් සලකන අයෙකුවීම.

පළාත් පාලන සේවය

ශාච නගර සභාවේ වින්නඹු මානාවන්ගේ තනතුරු තුන සඳහා ඉල්ලුම් පත්‍රය

1. තනතුරු පිළිබඳ නිවේදනය :————.
2. සම්පූර්ණ නම :————.  
ජාතිය :————.  
(මෙහි පහත පෙනෙන සටහනේ පරිදි ලාංකිකයෙක්ද නැද්ද කියා සඳහන් කරන්න.
3. සම්පූර්ණ ලිපිනය :————.
4. ඉල්ලුම්කරුගේ උපන් දිනය හා ස්ථානය :————.
5. ඉල්ලුම්කරුගේ පියා උපන් දිනය හා ස්ථානය :————.
6. විවාහකද අවිවාහකද යන්න :————.
7. ආධ්‍යාපනික සුදුසුකම් හා අවශ්‍යතා වශයෙන් සමර්පවූ විභාගය සහ දිනය—  
(අ) ඉංග්‍රීසි :————.  
(ආ) සිංහල :————.
8. ඉගෙනීම ලැබූ පාසැල හා ඉන් අස්වූ දිනය :————.
9. (අ) පාසැලෙන් අස්වූ සිට සේවය පිළිබඳ තොරතුරු දිනය ඇතුළු සියළු විස්තර :————.  
(ආ) මීට පෙර රජයේ තනතුරක් දරා තිබේ නම්, මෙහි ඉන් අස්වූ හේතූන් ඇතුළු සියලු විස්තර :————.  
(ඉ) පළාත් පාලන සේවයේ සාමාජිකයෙක් නම් මෙහි පහත අසා ඇති කරුණු සඳහන් කරන්න—  
(1) දැනට දරන තනතුරේ නම හා වර්ෂය :————.  
(2) දැන් ලබන වැටුප් මුදල හා වැටුප් ක්‍රමය :————.  
(3) පළාත් පාලන සේවයේ මෙතෙක් දරා ඇති තනතුරු පිළිබඳ සටහන් :————.
10. වෛද්‍ය හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂතුමාගෙන් දක්ෂතාවය පිළිබඳ සහතිකයක් ලබා තිබේද :————.
11. සිය වෘත්තියේ නියුක්ත වීම සඳහා ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචිවී සිටීද :————.
12. සිංහල හා දෙමළ කියවීම, ලිවීම හා පරිවර්තනය පිළිබඳ දැනීම :————.
13. වෙනත් විශේෂ සුදුසුකම් පිළිබඳ තොරතුරු (වෘත්තීය පිළිබඳ, කාර්මික සුදුසුකම් ආදිය) :————.
14. චරිතය පිළිබඳ සහතික ලබා ඇති අයගේ නම සහ ඒ අය දරන තනතුරු (මෙම සහතිකවල මුල් පිටපත් නොව පිටපත් පමණක් ඉදිරිපත් කළ යුතුයි) :————.
15. මෙම තනතුර සඳහා ඇති විශේෂ සුදුසුකම් ආදියක් වේ නම් ඒ පිළිබඳ විස්තර (එනම්, මේ සම්බන්ධ පළපුරුද්ද ආදිය) :————.
16. යම්කිසි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීමේ මාගීයෙන් දණ්ඩුවම් ලබා තිබේ නම්, එම නඩුවේ අංකය, දිනය හා එය කෙබඳු වරදක්ද කියා සඳහන් කරන්න :————.
17. නියතුරුස් ආදියෙන් නිදහස්ද යන් වග :————.

ඉල්ලුම්කරුගේ අත්සන,

දිනය :————.

පළාත් පාලන සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙතටයි, තැපැල් පෙට්ටිය 530, කොළඹ 1.

L. G. D.—GC. 48/49

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥා පනතේ 2වෙනි වගන්තියේ (1) වෙනි උපවගන්තිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොල ගම් ප්‍රදේශයේ ගම්කාය්‍යී සභාව විසින් සම්මතකරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව සෞඛ්‍යය හා ප්‍රදේශපාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමතකර තිබේ. එකී වගන්තියේ (2) වැනි උපවගන්තියේ ප්‍රකාර එය මෙහි පහත පළකරනු ලැබේ.

යෝජනාව

“1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥා පනතේ 2වෙනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ මේ ගම්කාය්‍යී සභාව විසින් මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට කාය්‍යී සභාවේ පාලන බලසීමාව ඇතුළත පැවැත්වෙන (ආඥාපනතේ විස්තර කර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අයකරනු ලබන ගෙවීම්වලින් මෙහි පහත දැක්වෙන ඊටි ගණන් අනුව බද්දක් පණවා අයකරනු ලැබේ:—

අයකිරීම:—

බද්දේ ඊටි ගණන	බද්දේ ඊටි ගණන, රු. ශ.
බද්දේ භාර ඇතුළත්වීමේ ගාස්තුව	
(a) ශත 20කට අඩුනොවන්නාවූ එහෙත් ශත 50කට වැඩිනොවූ විට	0 5
(b) ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රු. 1කට වැඩිනොවන්නාවූ විට ...	0 10
(c) රු. 1කට වැඩිවන්නාවූ එහෙත් රු. 1.50ට වැඩිනොවන්නාවූ විට ...	0 15
(d) රු. 1.50කට වැඩිවන්නාවූ එහෙත් රු. 2කට වැඩිනොවන්නාවූ විට ...	0 20
(e) රු. 2කට වැඩිවන්නාවූ එහෙත් රු. 3කට වැඩිනොවන්නාවූ විට ...	0 30
(f) රු. 3කට වැඩිවන්නාවූ එහෙත් රු. 4කට වැඩිනොවන්නාවූ විට ...	0 40
(g) රු. 4කට වැඩිවන්නාවූ එහෙත් රු. 5කට වැඩිනොවන්නාවූ විට ...	0 50
(h) රු. 5කට වැඩිවන්නාවූ එහෙත් රු. 10කට වැඩිනොවන්නාවූ විට ...	1 00
(i) රු. 10කට වැඩිවන්නාවූ විට—	
(1) පළමුවැනි රු. 10 ට	1 00
(2) ඊට අමතරව රු. 5කට හෝ ඉන් කොටසකට	1 00

ජී. ද සොයිසා, සෞඛ්‍යය හා ප්‍රදේශපාලනය පිළිබඳ අමාත්‍ය කාය්‍යීංශයේ සභාවර ලේකම්තුමා.

වම් 1952ක්වූ අප්‍රේල් මස 24වැනි දින කොළඹදීය.

දැන්වීමයි

මාතෘල් නගර සභා ප්‍රදේශය විශාලකිරීමේ යෝජනාව  
දැනට පිහිටි නොම්මර 7 දරණ ජනදයක කොඩාංශයේ නැගෙනහිර පිහිටි බණ්ඩාරපොල පාරට සමානාන්තරව ආර සිසයන් උතුරින් සුදුගල දක්වාද සුදුගල සිට මුස්මනඇල දක්වාද විහිදීම කොට ඇති ප්‍රදේශය ඇතුළත්කිරීමෙන් මාතෘල් නගර සභා ප්‍රදේශය විශාලකිරීමේ යෝජනාවක් දැනට කලපනාවට භාජනය වෙයි.

2. මේ යෝජනාව සබැඳිව කරුණු කිහිපයක සිටීමට හෝ අදාළ ප්‍රකාශකිරීමට හෝ කැමති ඕනෑම කෙනෙකුට හෝ සමිති සමාගමකට තමන්ට කියන්නට, තිබෙන කරුණු මේ දැන්වීම පළවන දින සිට සති තුනක් ඇතුළතදී ලියවිලිකින් පළාත් පාලන කොමසාරිස්තුමා වෙත දැන්විය හැකිය.

ලිඟුම්: පළාත් පාලන කොමසාරිස්තුමා, නැ. පෙ. හො. 500, කොළඹ.

වම් 1952ක්වූ මැයි මස 2 වැනි දින කොළඹදීය.

වම් 1952ක්වූ මැයි මස 2 වැනි දින කොළඹදීය.

L. G. D.—GA 53/3.

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ උඩසියපත්තු ගම් ප්‍රදේශයේ ගම් කාය්‍යී සභාව විසින් සම්මතකරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමතකර තිබේ. එකී වගන්තියේ (2) වැනි ඡේදයේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ:—

යෝජනාව

“1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥා පනතේ 2 වැනි වගන්තියේ 1 වැනි ඡේදය යටතේ මේ කාය්‍යී සභාව විසින්, මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවූ දින සිට, මේ කාය්‍යී සභාවේ පාලන බල සීමාව ඇතුළත පැවැත්වෙන (ආඥාපනතේ විස්තර කර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අයකරනු ලබන ගෙවීම්වලින් මෙහි පහත දැක්වෙන ඊටි ගණන් අනුව බද්දක් මෙයින් පණවා අයකරනු ලැබේ:—

බද්දේ ඊටි ගණන,	බද්දේ ඊටි ගණන, රු. ශ.
බද්දේ භාර ඇතුළත්වීමේ ගාස්තුව—	
(a) ශත 20කට අඩුනොවන්නාවූ එහෙත් ශත 50කට වැඩිනොවන්නාවූ විට	0 5
(b) ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 1කට වැඩිනොවන්නාවූ විට ..	0 10
(c) රුපියලකට වැඩිවන්නාවූ එහෙත් රුපියලකුත් ශත 50කට වැඩි නොවන්නාවූ විට ..	0 15
(d) රුපියලකුත් ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 2කට වැඩි නොවන්නාවූ විට ..	0 20
(e) රුපියල් 2කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 3කට වැඩිනොවන්නාවූ විට ..	0 30
(f) රුපියල් 3කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 4කට වැඩිනොවන්නාවූ විට ..	0 40
(g) රුපියල් 4කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 5කට වැඩිනොවන්නාවූ විට ..	0 50
(h) රුපියල් 5කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 10කට වැඩිනොවන්නාවූ විට ..	1 00
(i) රුපියල් 10කට වැඩිවූ විට—	
(1) පළමුවැනි රුපියල් 10ට	1 00
(2) ඊට වැඩිවූ රුපියල් 5කට හෝ ඉන් කොටසකට	1 00

ජී. ද සොයිසා, සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාය්‍යීංශයේ සභාවර ලේකම්තුමා.

වම් 1952ක්වූ අප්‍රේල් මස 24 වැනි දින කොළඹදීය.

L. G. D.—GA 53/4.

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ කුළුගම්මාන සියපත්තු ගම් ප්‍රදේශයේ ගම් කාය්‍යී සභාව විසින් සම්මත කරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමතකර තිබේ. එකී වගන්තියේ (2) වැනි ඡේදයේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ.

යෝජනාව

1946හේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥා පනතේ 2 වැනි වගන්තියේ 1 වැනි ඡේදය යටතේ මේ කාය්‍යී සභාව විසින්, මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවූ දින සිට, මේ කාය්‍යී සභාවේ පාලන බලසීමාව ඇතුළතවූ

ප්‍රදේශය තුළ පැවැත්වෙන (ආඥාපනතේ විස්තර කර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අයකරනු ලබන ගෙවීම්වලින් මෙහි පහත දැක්වෙන ඊට ගණන් අනුව බද්දක් මෙයින් පහවා අයකරනු ලැබේ:—

අයකිරීම	බද්දේ ඊට ගණන, රු. ශ.
බද්ද ඇර ඇතුළත්වීමේ භාස්තුව—	
(a) ශත 20කට අඩුනොවන්නාවූ එහෙත් ශත 50කට වැඩිනොවන්නාවූ විට ..	0 5
(b) ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 1කට වැඩිනොවන්නාවූ විට ..	0 10
(c) රුපියලකට වැඩිවන්නාවූ එහෙත් රුපියලකුත් ශත 50කට වැඩිනොවන්නාවූ විට ..	0 15
(d) රුපියලකුත් ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 2කට වැඩිනොවන්නාවූ විට ..	0 20
(e) රුපියල් 2කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 3කට වැඩිනොවන්නාවූ විට ..	0 30
(f) රුපියල් 3කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 4කට වැඩිනොවන්නාවූ විට ..	0 40
(g) රුපියල් 4කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 5කට වැඩිනොවන්නාවූ විට ..	0 50
(h) රුපියල් 5කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 10කට වැඩිනොවන්නාවූ විට ..	1 00
(i) රුපියල් 10කට වැඩිවූ විට—	
(1) පළමුවැනි රුපියල් 10ට ..	1 00
(2) ඊට වැඩිවූ එක් එක් රුපියල් 5ට හෝ ඉන් කොටසකට ..	1 00

ඒ. ද සොයිසා,  
සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය  
කාර්යාංශයේ ස්ථාවර ලේකම්වරු.

මේ 1952ක්වූ අප්‍රේල් මස 24වැනි දින  
කොළඹදීය.

L. G. D.—GA 14/45.

ගම්සහ ආඥාපනත

ගම්සහ ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගහපලාන ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සවිස්තරයෙන් ලද අතුරු ව්‍යවස්ථා.

ඊ. බබ්ලිච්. කන්නන්ගර,  
සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය  
කාර්යාංශයේ ස්ථාවර ලේකම්වරු.

මේ 1952ක්වූ ජූලි මස 23වෙනි දින  
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

1. මේ අතුරු ව්‍යවස්ථාවල—

“බේකරී” යන්නෙන් මිනිසුන්ගේ කෑම සඳහා ආහාරයක් ලෙස විකිණීම පිණිස පාන්, විස්කෝතු, හෝ රසකැවිලි වැනි ප්‍රච්චතු ලබන ස්ථානද, ඒ කෑම වගී පිළියෙල කරන ස්ථාන හා ඊට උවමනා බඩු බාහිරාදිය ගබඩාකර තිබෙන ස්ථානද අදහස් කරනු ලැබේ.

“ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ.

“කාර්ය සභාව” යනුවෙන් ගහපලාන ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව අදහස් කරනු ලැබේ.

“ගම් ගම්බද වෙළඳපලක් සම්බන්ධයෙන්වූ වෙළඳාම් පලකට අයත් ප්‍රදේශය” යනුවෙන් 88 වැනි අතුරු ව්‍යවස්ථාවේ විස්තර කරන ලද ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

“අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක්” යනුවෙන් 111 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් මිනෑම් කමිණිතයක් අදහස් කරනු ලැබේ.

“ගම් ප්‍රදේශය” යනුවෙන් ගහපලාන ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

බේකරී

2. (1) ඒ සඳහා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් බේකරියක් විවෘත කිරීම හෝ පිහිටුවා තිබෙන බේකරියක් පවත්වාගෙන යාම හෝ එහි පාන් ප්‍රච්චා විකිණීම හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද සෑම බල පත්‍රයක්ම එය 10 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු කර තිබෙනොත් මිස නැත්නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වැනිදාට අවසන් වන්නේය.

3. බේකරියක් වශයෙන් පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිලි පහත දැක්වෙන්නාවූ නියමයන්ට අනුකූලව නොමැති නම් 2 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසි වෙකට ඒ සඳහා බලපත්‍රයක් ලබාගැනීමට අයිතිවාසිකමක් නැත—

- (a) ඒ ගොඩනැගිලි හොඳට ව්‍යායාම ඇතිවන ලෙසත් ඇතුළට හොඳට එළිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බදුමයෙන් කපලාලකොට ඒවායේ සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) ඒ ස්ථානයෙහි සැහෙන තරම් වැසිකිළි පහසුකම් සහ කාණු සපයා තිබිය යුතුයි;
- (e) වහලින් කුණු හා දූවිලි වැටීම වළක්වාලීමට සුදුසු ද්‍රව්‍යවලින් සාදන ලද සිවිලිමක් තිබිය යුතුයි;
- (f) කිසියම් කුණුවලක සිට, සෑමදම තිබෙන පෝර ගොඩක සිට වැසිකිළියක සිට හෝ ආවරනය කරනු නොලැබූ කාණුවක සිට අඩි 50ක් ඇතුළත ඒ ස්ථානය පිහිටා නොතිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ පිට පදම්කර ඇතිම පමණක් සඳහා අඩි දෙළසක් දිගවූද අඩි දහයක් පළලවූද ප්‍රමාණයකට අඩුනොවන බිම් ප්‍රමාණයක් ඇති වෙනම කාමරයක් සාදා තිබිය යුතුයි;
- (h) දොරවල් හෝ ජනෙල් ඇති පිටි පදම් කරන කාමරයේ අඩුගණනේ පැති දෙකකින්වත් පිටත තිදහස් ලෙස ව්‍යායාම ඇතිවීම සඳහා පළලින් අඩි හතකට අඩුනොවූ ප්‍රමාණයකට ඉඩපහසු සලස්වා තිබිය යුතුයි;
- (i) පෝරණු කාමරයේ දොර පිටි-පදම් කරන කාමරය ඇතුළට එක එල්ලේම විවෘත නොවන ලෙස පිළියෙලකර තිබිය යුතුයි.

4. බේකරියක බලපත්‍රකාරයා විසින්—

- (a) බේකරියේ පාවිච්චි කරන හෝ බේකරියට අයිති සියලුම උපකරණ ලීබඩු හා වෙනත් උවමනා ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටද;
- (b) බේකරියේ මේසවල උඩතට්ටුව හොඳින් සකස්කොට පරතරයක් ඇතිනොවනසේ සවිකරනලද, ලැලි වලින් හෝ දිය බි නොගන්නා ද්‍රව්‍යයකින් හෝ පිළියෙල කරවා ඒ මේස දිනපතාම සුරාදමා පිරිසිදු කරවන්නටද;
- (c) අඩුම ගණනේ පැය විසිහතරකට එක වරක් බැගින් වත් බේකරියේ බිම අතුගාවා එකී කුණු වහාම මුඛියක් ඇතිවූද සිදුරු රහිතවූද භාජනයකට දමීමට දිනපතා ඉවත්කරවන්නටද;

- (d) බේකරිය පිහිටි භූමිභාගය පිරිසිදුව හා යම්කිසි කාණු වකින්, වැසිකිලියකින් හෝ කුණුවලකින් එබඳු වෙනස්වී අවහිරයකින් නිදහස්ව තබා ගැනීමටද;
- (e) බේකරියේ පාවිච්චිකරන පිටි පොළවේ සිට අඩුම ගණනේ අඩි තුනක්වත් උස ඇති මේසයක් මත තැබීමටද;
- (f) බේකරිය පිහිටා ඇති භූමිභාගයෙන් සියලුම කුණු කසල ඉවත්කරවා දිනපතාම කාණු සෝදවන්නටද;
- (g) ඒ භූමිභාගය පිහිටි පිටි පදමිකර අතන කාමරයෙන් පිටත පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අය වලුන්ට පහසුවෙන් පැමිණියහැකි යම්කිසි ස්ථානයක අඩුගණනේ පවිත්කම් දෙකක්වත් තැබීමටද;
- (h) පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ස්ථානයේ පිරිසිදු වතුර, පිරිසිදු තුවාය, නියපොතු ශුඛකිරීමේ බුරුසු හා සබන් යන මේවා තැබීමටද;
- (i) බේකරි සම්බන්ධයෙන් වූ මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල පිටපතක් බේකරියේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතුයි.

5. බේකරියක බලපත්‍රකාරයා විසින්—

- (a) බේකරිය නිදහැනීමේ ස්ථානයක් වශයෙන් හෝ කිසියම් සනකු හෝ බේකරියේ කටයුතුවලට උවමනා කරන බඩුවලින් තොරවූ වෙන කිසිම බඩුවක් තබා ගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පාවිච්චි කිරීමට ඉඩහැරීම;
- (b) නිසිපරිදි සෘදන උද්දවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද පිරිසිදුවූද වීදුරු පෙට්ටිවල තබා මිස පාන්, විස්කෝතු හෝ සීනි කෑම වර්ග වෙළඳාමට තැබීමට ඉඩ හැරීම;
- (c) පාන්, විස්කෝතු හෝ සීනි කෑම වර්ග සෑදීමේ කටයුතුවල යෙදී සිටින කිසිවකුට ඒ සඳහා අපරාධ වූ හා අයහපත් වූ පිටි, වතුර හෝ වෙනස්වූ ද්‍රව්‍යයක් පාවිච්චි කිරීමට ඉඩහැරීම;
- (d) බිම ශුඛ කිරීම පිණිස පහසුවෙන් එහා මෙහා ගෙනයා නොහැකිවූ කිසියම් ලී බඩුවක් හෝ උපකරණයක් බේකරිය ඇතුළත තබාගැනීම හෝ පාවිච්චි කිරීම; හෝ
- (e) බේකරියකට අයිතිවූ භූමිභාගයෙහි කිසිවකුට කිසියම් සුදුවක් කිරීමට හෝ නොහික්මුණු ලෙස හැසිරීමට ඉඩදීම; හෝ

නොකළ යුතුයි.

6. පාන්, විස්කෝතු හෝ සීනිකෑම වර්ග සෑදීමේ හෝ පිච්චීමේ කටයුතුවල යෙදී සිටින සෑම අයකු විසින්ම ඒ කටයුතුවල යෙදීමට පෙර තමන්ගේ අත්සෝදා ගෙන පපුව, කිහිලි හා ශරීරයන් වැසෙන පරිද්දෙන් පිරිසිදුවූ සුදුවැස්මක් ඇඳ (හිසෙහි) තොප්පියක් හෝ තලප්පාවක්ද පැළඳිය යුතුයි.

7. කෙළ ගැසීම සඳහා සපයා තිබෙන පඩික්කමක් ඇතුළට මිස කිසිවකු විසින් බේකරියට අයිති භූමිභාගය ඇතුළත කෙළ නොගැසිය යුතුයි.

8. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සොත්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට හතුවන කාල සීමාවන් පසුවන තෙක් බේකරියට ඇතුල්වීමට හෝ පාන්, විස්කෝතු හෝ සීනි කෑම වර්ග සෑදීමේ හෝ විකිණීමේ කටයුතුවලට සම්බන්ධවීමට හෝ බේකරිය භාරව සිටින කිසිවකු විසින් ඉඩ නොදිය යුතුයි.

9. (1) සෑම සුදුසු වේලාවල්වලදී හා පිටි ඇනීම හෝ පාන් පිච්චීම හෝ කරනු ලබන ඕනෑම වේලාවකදී ප්‍රධාන තුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනු ලද ඕනෑම නිලධාරියෙකුට හෝ බේකරියට ඇතුල්වී පරීක්ෂා කිරීමට නීතිප්‍රකාර බලය තිබේ.

(2) බේකරියේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධාන තුමා විසින් බලය පවරන ලද නිලධාරියාට හෝ බේකරියට ඇතුල්වී පරීක්ෂා කිරීමට ඉඩදී ඔහුට ඒ සඳහා උවමනා කරන සෑම උපකාරයක්ම දියයුතුයි.

10. බේකරි පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් ඕනෑම අතුරු ව්‍යවස්ථාවක් කඩ කිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් කිසියම් බලපත්‍රකාරයකු ගම්බද උසාවිය මගින් වරදකාරයකු කරනු ලැබුවිට ඒ උසාවිය මගින් ඔහුට නියම කරන වෙනත් ඕනෑම දංචුවමකට අමතර වශයෙන් බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ උසාවියට නීතිප්‍රකාර බලය තිබේ. තවද එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අය කර ගැනීමට අයිතිවාසිකමක් නැත.

බන්කඩ, රෙස්ටෝරන්ට් ශාලා හා තේ හා කෝපිකඩ

11. (1) ඒ සඳහා සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමත පිට ප්‍රධානතුමා විසින් නිකුත් කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් බන්කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ පවත්වාගන්නාම හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම 19වෙනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

12. බන්කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් පැවැත්වීමට බලාපොරොත්තුවන ගොඩනැගිල්ල පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවෙකුට අයිතිවාසිකමක් නැත:—

- (a) ගොඩනැගිල්ල හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසත්, හොඳට ඵලීය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳමයෙන් කපලොරු කොට ඒවායේ සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) වහලින් කුණු හා දුම්ලි වැටීම වළක්වාලීමට සුදුසු ද්‍රව්‍යවලින් සෘදන ලද සිවිලිමක් සපයා තිබිය යුතුයි.

13. බන්කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්:—

- (a) ඊට අයිති භූමිභාගය ශුඛපවිත්‍ර ලෙසත් සනීපදයක තත්ත්වයකින් තබාගැනීමටද;
- (b) බන්කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ තේ හෝ කෝපි කඩේ පාවිච්චි කරන හෝ ඊට අයිති සියලුම උපකරණ ලී බඩු හෝ වෙනත් බඩු බාහිරාදිය පිරිසිදුව තබාගැනීමටද;
- (c) බන්කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ තේ හෝ කෝපි කඩේ ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ සියලු කුණු රොඩු හා දුම්ලි අතුගාවා දිනපතා දවසට දෙවරක් බැගින් ඉවත් කරවන්නටද;
- (d) එබඳු ගොඩනැගිල්ලවල වෙළඳාමට තබා තිබෙන සියලුම කෝක්, රස කැවිලි සහ වෙනත් ආහාර පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකි ලෙස නිසි පරිදි සෘදන ලද්දවූ වීදුරු පෙට්ටිවල තැන්පත් කරවන්නටද;
- (e) සියලුම අහක දමන තේ රොඩු, කෝපි රොඩු හෝ කිරි හා කැවිලිවලින් ඉතුරුවන කොටස් හොඳට හේන්තුවන පියනක් හෝ මුඛියක් ඇති, මැස්සන්ට ඇතුල් විය නොහැකි භාජනයකට එකතු කරවා දිනපතා දවසකට දෙවරක් බැගින් එකී භූමි භාගයෙන් ඉවත් කරවන්නටද;



- (f) කැමක් හෝ බිමක් හැදීමේදී, විකිණීමේදී හා පාවිච්චි කිරීමේදී, ප්‍රයෝජනයට ගනු ලබන සියලුම උප කරණ සෑම පැය විසිහතරකට එක වරක් බැගින් වත් සබන් ගා වතුරෙන් සෝදවන්නටද;
- (g) කිසිවකු විසින් කැමක් හෝ බිමක් හෝ පාවිච්චි කිරීමට ප්‍රයෝජනයට ගන්නා ලද සෑම උපකරණයක් හෝ භාජනයක් එසේ ප්‍රයෝජනයට ගත් වහාම වෙනත් අයකු විසින් එය ප්‍රයෝජනයට ගැනීමට පෙර සෝදවන්නටද;
- (h) පරීක්ෂාකර බැලීමට පුළුවන් වන පරිද්දෙන් ඒ ස්ථානයේ වැඩ කරන සියලු දෙනාගේම නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිලිවෙළවල් සඳහන් ලැයිස්තුවක් සියලු කල්ගිම ඒ ස්ථානයේ තැබීමටද;

සැලැස්විය යුතුයි.

14. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් :—

- (a) කිසියම් ඉවත දමන තේ රොඩු, කෝපි රොඩු හෝ කැමවලින් අහක දමන වෙනත් ඉතුරු කොටස් බලපත්‍ර ලත් ස්ථානයේ බිම ඉතිරිවන්නට; හෝ
- (b) බලපත්‍ර ලත් ස්ථානයේ කිසියම් සුදුවක් හෝ නොහික් මුහුණු හැසිරීමක් ඇතිවීමට; හෝ

ඉඩ නොදිය යුතුයි.

15. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක, හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් හැම කල්ගිම ඒ ස්ථානයට පැමිණෙන අමුත්තන්ට හා එහි වැඩ කරන අයට ප්‍රයෝජනයට ගත හැකිවන පරිද්දෙන් ඒ බලපත්‍ර ලත් ස්ථානයේ අඩු ගණනේ පඩිකම් දෙකක්වත් තැබීමට සැලැස්විය යුතුයි.

16. කෙළ ගැසීමට සපයා තිබෙන පඩිකම් කැමුළු මිස කිසිවකු විසින් බත් කඩයක හෝ රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක භූමිභාගය ඇතුළත කෙළ නොගැසිය යුතුයි.

17. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලතදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තු කිරීමේ හෝ සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරනු ලැබීමට වුවමනා කාලසීමාවන් පසුවන තෙක් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් හැරව සිටින කිසිවකු විසින් එබඳු ස්ථානයකට ඇතුල්වීමට හෝ එකී කිසියම් කැමක් හෝ බිමක් හැදීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීමට හෝ ඉඩ නොදිය යුතුයි.

18. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිලධාරියෙකුට ඕනෑම බත් කඩයකට, රෙස්ටෝරන්ට් ශාලාවකට හෝ තේ හෝ කෝපි කඩයකට ඇතුල්වීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද ඕනෑම බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් හෝ එය හැරව සිටින අය විසින් ප්‍රධානතුමාට හෝ එබඳු නිලධාරියෙකුට ඒ භූමිභාගයට ඇතුල්වී පරීක්ෂා කිරීමට ඉඩදී ඒ සඳහා ඔහුට උවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

19. බත්කඩ, රෙස්ටෝරන්ට් ශාලා, තේ හෝ කෝපි කඩ පිලිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල යම් අතුරු ව්‍යවස්ථාවක් කඩ කිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් කිසියම් බලපත්‍රකාරයකු ගම්බද උසාවිය මගින් වරදකාරයකු කරනු ලැබූ විට ඒ උසාවිය මගින් ඔහුට නියම කරන ඕනෑම දංඩ වමකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ ගම්බද උසාවියට නීතිප්‍රකාර බලය තිබේ. තවද එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

පොල්ලෙලි කොටු

20. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් යම් ප්‍රසිඬ වැවක, ගංගාවක, කලපුවක හෝ මෝයක පොල්ලෙලි පෙහවීම පිණිස කිසිම කොටුවක් හැදීම හෝ පවත්වාගෙනයාම හෝ නොකටයුතුයි.

21. යම් තොටුපලකට, මෝයකට හෝ වැව් අමුණු කමාන්තයකට අවහිරව පවත්නා කොටුවක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

22. 20 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වැනිදාට අවසාන වන්නේය.

ආහාර ද්‍රව්‍ය වෙළඳාම

23. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබා ගන්නාලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, එළවලු හෝ නරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක්, හෝ (වෙළඳුම් පොලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යායුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 28 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වැනිදාට අවසාන වන්නේය.

24. 23 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රලත් අය විසින් මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන් හා අළුත් මාලුන් එල වලු වලින් වෙන්කර තබාගත යුතුයි. තවද ඒ පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් විදින්නට සිදුනොවනසේ සෑදෙනලද කුඩුවල ඔවුන් තබා තිබිය යුතුයි.

25. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවූ පරිදි බලපත්‍ර ඕනෑම කෙනෙකු විසින් හෝ මනුෂ්‍ය ආහාරය පිණිස මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අළුත් මාලු, පලතුරු, එළවලු හා නරක්වන සුළු වෙනත් ආහාර වර්ග විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳුම් පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්ෂාකර බැලිය හැකිය.

26. (1) මේ එක්කම මිලගට ඇති ඡේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙට්ටියක හෝ රථයක දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් මඩුවක සිට යම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට හෝ ගෙන යායුතු නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම පෙට්ටියක්ම ඇතුල් පැත්තේ තුන්තනාගම් හෝ පෙරෙන සවහාව නොමැති ද්‍රව්‍ය වර්ගයක් සවිකොට පිලියෙලු කර තිබිය යුතුවන හැර එය පියනකින්ද යුක්තවිය යුතුයි.

(b) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම—

- (i) අවිවේන් හෝ වම්බවෙන් හෝ මැස්සන්ගෙන් හා දුලිල්ලෙන් අපිරිසිදුවීමෙන් ආරක්ෂාවීමට වහලක්ද;
- (ii) මහජනයාට මස් නොපෙනෙන පිණිස රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළවරේ ආවරණයක්ද;
- (iii) මස් රැස්කිරීම සඳහා ඇතුළත තුන්තනාගම් හෝ වෙන නොපෙරෙන ද්‍රව්‍යයක් හෝ සවිකරනලද කොණ්ඩයක්ද;

තිබිය යුතුයි.

(3) (1) වැනි ඡේදයේ සඳහන් නියමයන් උල්ලංඝනය කරමින් යම් මසක් ගෙනයනු ලබන්නේ නම් එසේ උල්ලංඝනය කිරීම ගැන වගකියයුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියමකලාවූ අයයි. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යමකු වෙනුවෙන් කරනු ලබන්නේ නම් ඒ අයයි.

27. මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, එළවලු, හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස යම් කඩයක් නොහොත් (වෙළඳුම්පලකින්) බාහිරවූ යම් ස්ථානයක් සඳහා බලපත්‍ර ලත් අය විසින් :—

- (a) ඒ වෙළඳුම් කරගෙන යන ස්ථානයේ කාටත් පෙනෙන තැනක 23 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සවිකොට තබාගත යුතුයි. එසේ බලපත්‍රය සවිකිරීමට නොහැකිවූවිට ලැයිස්ත් බලපත්‍රයේ අංකයත්, බලපත්‍රකාරයාගේ නමත්, පැහැදිලි ලෙස පින්තාරු කරනලද ලැල්ලක්, ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක සවිකිරීමට සැලැස්විය යුතුයි.
- (b) ඒ ස්ථානය ශුච්චිවුව හා සනීපාරක්ෂක තත්ත්වයක තබාගත යුතුවන හැර එහි තිබෙන මිශුල් ඇතුළට විදුරුකැලි දමා සිමෙන්තියෙන් වසාදමිය යුතුයි.

28. ආහාර ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් වූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බැව් ඔප්පුවූ යම් බලපත්‍රකාරයකුට ගම්බද උසාවියකින් නියම කරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමද, නීත්‍යානුකූලය. එසේ අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට අලාභය අයකරගැනීමට අයිති වාසිකමක් නැත.

**මහාජන සෞඛ්‍යය හා නගරාලංකාර හා නොමනා හැසිරීම**

මහාජන සෞඛ්‍යය හා නගරාලංකාර හා නොමනා හැසිරීම හෝ පදිංචිකාරයා විසින් එකී ගෙයි සිට යාර තිහක් දක්වා හෝ වත්තේ මාසිම දක්වා වූ දුර ප්‍රමාණය ඊට අඩු නම් ඒ දක්වා හෝ සවකීය ගේ අවට භූමිභාගය පිරිසිදු ලෙසත්, සියලුම වල් පැලෑටි, අනවශ්‍ය ගස්කොලන් හා කැලිකසළ හෝ කුණුරොඩුවලින් හෝ මදුරුවන්ගේ වැඩිමට ආධාරවන භාජන ආදියෙන් හෝ තොරවත් තබාගත යුතුයි.

30. කිසිවකු විසින් මොනම පොදු ස්ථානයකවත් අසහ්‍ය යමක් ලිවීම හෝ අභිඤ්ඤා චිත්‍රයක් ඇඳීම හෝ අසහ්‍ය යම් සින්දුවක් හෝ ගිණිකාවක් ගායනා කිරීම හෝ ශබ්දනගා කීම හෝ මහාජන සහ්‍යත්වය දුෂ්‍ය කළ හැක්කාවූ වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

31. කිසිවකු විසින් වෙනත් යම් කිසිවකුගේ ගෙයකට හෝ මිදුලකට ගල් හෝ කුණු කසළ හෝ විසි නොකළ යුතුයි.

**අන්තරාදයක ලෙස නැමි තිබෙන ගස්**

32. (1) යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ ගෙඩියක් හෝ ගසක වෙනයම් කොටසක් යම්කිසි ගොඩ නැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පවත්නාවූ නොහොත් යම්කිසි ගොඩ නැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයගේ ආරක්‍ෂාවට හෝ අනතුරු එල විය හැකි තත්ත්වයක පවත්නාවූ කොසියම් විටෙක වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලිය විල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනයම් කොටස බැද ගැනීමක් කරනට හෝ කපා ඉවත්කර දමනට ඕනෑම කියා එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉෂ්ටකරනට බැරියයි කියාසිටි විටෙකදී නොහොත් ඉෂ්ට කිරීම පැහැරහැරිය විටෙකදී ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් නිලධාරී නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමට ඇතුල්වී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළයුතුව තිබුන කවර කටයුත්තක් වුවද ඉෂ්ටකළ හැකි වෑන් හැර එසේ කිරීමෙන් දරනට සිදුවූ විශදම් එකී අය ගෙන් කායඝී සභාවට එනට තිබෙන ණයක් පරිද්දෙන් අය කරගත හැකිද වන්නේය.

**මංමාවත් හා අභිපාරවල්**

33. එක් එක් මාවත හෝ අභිපාර මේ මේ ප්‍රදේශය ඔස්සේ වැටි යා යුතුයයි කියාද, එහි පළල මෙතෙක් විය යුතුයයි කියාද කායඝී සභාව විසින් තීරණය කරගන්නාලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අභිපාරක්ම සාද හෝ නැවත සාද හෝ පවත්වාගෙන යා යුතුයි.

34. (1) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් සෑදීමේ නොහොත් අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් ආරම්භකර තිබෙන විට අණබෙර ගැස්වීමෙන් හෝ වෙනත් යම් අන්ද මකින් හෝ අඩු ගණනේ තුන්දවසක් වත් කල්තියා දැනුම්දීමෙන් පසු ඒ සඳහා වුවමනා යම් කාලසීමාවක් තුළ එකී මාවත හෝ අභිපාර මහජනයා විසින් පාවිච්චිකරණු ලැබීම තහනම් කිරීමට ප්‍රධානතුමාට බලය ඇත්තේය.

(2) කායඝී සභාව විසින් ඒ සඳහා සම්මතකරගනු ලැබූ යෝජනාවකින් බලය පවරා තිබෙන කවරවිටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඕනෑම පොදු මාවතක හෝ අභිපාරක හෝ යම්කිසි වර්ගයක නොහොත් පංක්තියක අධික රථ වාහන ගමනාගමනය සීමාකිරීම හෝ තහනම් කිරීම හෝ නීත්‍යානුකූල වන්නේය.

(3) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් සම්බන්ධ යෙන් 2 වැනි ඡේදය යටතේ සීමාකිරීමක් හෝ තහනම් කිරීමක් පණවා තිබෙන විට, ප්‍රධානතුමා විසින් ඒ තහනම් කිරීම නොහොත් සීමාකිරීම දැක්වෙන දැන්වීම් එකී මාවත හෝ අභිපාර පටන්ගන්නා ස්ථානයේත් අවසානවන ස්ථානයේත් වෙනත් යම් මාවතක් හෝ අභිපාරක් සමග සම්බන්ධවන ස්ථානයේත් කාටත් පෙනෙන ලෙස ප්‍රදේශනය කරවීමට සැලැස්විය යුතු වන්නේය.

(4) කිසිවකු විසින් 3 ඡේදය යටතේ ප්‍රදේශනයකර තිබෙන යම් දැන්වීමක නියමයන්ට එකඟව ක්‍රියා කිරීම පැහැරහැරිය යුතු නැත.

35. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

- (1) සාදා තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් යාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනා කරන සියලුම වැඩකාරයින්, කරන්න, සතුන් හා උපකරන ඇතුළු උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර සම්බන්ධයෙන් වූ යම් කමිණිත්තයක් කිරීම පිණිස ඇතුල්වීමද;
- (2) ඒ කමිණිත්තය කරන ස්ථානයේත් ඉවත්කිරීමට වුවමනා පස්, කුණුකසළ හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ මාවතක් හෝ අභිපාරක් යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද;
- (3) සාදා තිබෙන හෝ සෑදීමට අරමුණුකොට තිබෙන යම් පොදු මාවතක් හෝ අභිපාරක් සම්බන්ධ යෙන් වූ යම් කමිණිත්තයක් කරගෙනයන කාලය තුළදී ඒ කමිණිත්තය කරගෙන යෑම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසි යම් තාවකාලික පාරක් සෑදීමද;
- (4) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් ආරක්‍ෂාකිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අළුත්වැඩියා කිරීම පිණිස හෝ සෑදීම පිණිස යම්කිසි කාණු, දිය අගල් වැටවල් හෝ බෝක්කු සෑදීම, අළුත්වැඩියා කිරීම හෝ ශුඛකිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද;

නීත්‍යානුකූල වන්නේය. එහෙත්

- (2) ඡේදයේ සඳහන් කරනලද පස්, කුණු කසළ හෝ ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුයි.
- (3) ඡේදයේ සඳහන් කරනලද තාවකාලික පාර කොටු කර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙන යා යුතු නොවන්නේය.

**36. කිසිවකු විසින්—**

- (a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභ කිරීම, හානි කිරීම, අවහිර කිරීම හෝ වෙනත් ක්‍රමයකින් බාධාකිරීම හෝ;
- (b) කායඝී සභාවේ අවසරය පිට මිස නැත්තම් එසේ තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අභිපාරක් වෙත අතකට හැරවීම; හෝ නොකළ යුතුයි.

37. (1) කුඹුරු මැදින් වැටි තිබෙන යම්කිසි පොදු අභිපාරක් සිරිත් පරිදි එහි නිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා ගොවීන්ගේ යුතුකම වන්නේය.

(2) සිරිත් පරිදි පොදු අභිපාරකට වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් අභිපාරක කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකට යුතුයි.

**සුදු කෙළීම**

38. (a) කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත ඔව්වුන්ට පිට දුදු කැටවලින් හෝ කඩදැසි කුට්ටිමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම හෝ මොනම අන්දමේවත් ඔව්වු ඇල්ලීමකට සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

(b) කිසිවකු විසින් තමා පදිංචිවී සිටින්නාවූ හෝ තමාට අයිතිවූ හෝ නිමාගේ පාලනය යටතේ පවත්නාවූ යම් ගෙයක, දේපලක, ඔරුවක, පාරුවක, හෝ රථවාහනයක දුදුකැටවලින් හෝ කඩදැසිකුට්ටිමෙන් හෝ සුදුකෙළීමට හෝ ඔව්වුන්ට පිට යම් ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

**කුකුළන් පොර කෙටවීම**

39. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත මොනම ස්ථානයකවත් පොර කෙටවීම සඳහා කුකුළන් පුහුණු කිරීම හෝ කුකුළන් පොර කෙටවීමට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

**කරන්න රේස්**

40. කිසිවකු විසින් යම් පොදු පාරක හෝ මාවතක හෝ තරඟයට කරන්න දුවවීමක නොයෙදිය යුතුයි.

**ලී, පිලි හා ස්නාන ස්ථාන**

41. ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයෙන් හුදෙක් එක් පක්‍ෂයකගේ ප්‍රයෝජනය සඳහා පමණක් කිසි කායඝ්‍රී සහාය විසින් ප්‍රසිඬ ලිදක හෝ ප්‍රසිඬ ස්නාන ස්ථානයක වෙන්කර තිබෙන යම් කොටුවකට අනික් පක්‍ෂයේ කිසිම කෙනෙකු ඇතුල් විය යුතු නැත.

42. (1) යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙලී සිටියාවූ හෝ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හෝ රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලය ඉකුත්ව ගොස් තිබෙනතුරු පොදු ලිදක හෝ ප්‍රසිඬ ස්නාන ස්ථානයක් වශයෙන් කායඝ්‍රී සහාය විසින් වෙන්කොට තිබෙන කිසිම ජල ස්ථානයක නැගී හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරන ලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා ජලය සෞඛ්‍ය සම්පන්නවූ කිසිවකු විසින් ඒ ලිදෙන් හෝ ජලස්ථානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විසිපහක්වත් ඈතට ගෙන යා යුතුයි.

43. (1) කිසිවකු විසින් ප්‍රසිඬ ලිදක හෝ ප්‍රසිඬ ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කොට ඇති යම් ස්ථානයක කිසිම සතකු, රෙදි පිලි, පැදුරු හෝ වෙනත් මොනම අන්දමේ වුවද ද්‍රව්‍ය සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවත් කිසිම සතකු යම් පොදු ස්නාන ස්ථානයකට ගෙන ඒම හෝ දැක්කීම හෝ පමුණුවාලීම හෝ නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් මොනම ආකාරයකින් වත් ප්‍රසිඬ ලිදක හෝ ස්නාන ස්ථානයක හෝ වතුර හෝ එහි අවට භූමි භාගය හෝ අපවිත්‍ර නොකළ යුතුයි.

44. (1) කිසිවකු විසින් ගම්කායඝ්‍රී සහායේ ආශ්‍රවකින් නැගී හෝ සේදීම තහනම් කරනලද ලිදකින්, පිල්ලිකින් හෝ වෙනත් ජලස්ථානයකින් නැගී හෝ සේදීම නොකළ යුතුයි.

(2) කායඝ්‍රී සහාය විසින් යම් වැවක, ඇලක හෝ ධූනින් ජලස්ථානයක යම් විශේෂ කොටසක් සේදීම සඳහා, නැගී සඳහා, මිනිසුන්ගේ ප්‍රයෝජනයට වතුර ලබාගැනීම සඳහා හෝ සතුන් නැවීම සඳහා වෙන්කර තිබෙන කල්හි කිසිවකු විසින් ඒ වෙන්කොට ඇති කටයුතුවලට පිටස්තර වෙන මොනම කටයුත්තක් සඳහාවත් එකී ස්ථානය පාවිච්චි නොකළ යුතුයි.

45. කිසිවකු විසින් ප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් වූ අවසරයක් නැතුව යම් පොදු ලිදක, වැවක හෝ වෙනත් ජලස්ථානයක හෝ ජලය කරත්තයකින් හෝ පීප්පයකින් හෝ කලින් කල කායඝ්‍රී සහාය විසින් නියම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යායුතු නැත.

**අපථය ආහාර භාන**

46. කිසිවකු විසින් අපථයවූ හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසුවූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳාමට නැඹීම හෝ ඉදිරිපත්කිරීම හෝ නොකළ යුතුයි.

47. වෙළඳාම පිණිස තබා තිබෙන්නාවූ හෝ ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපථය බව පෙනෙන්නට තිබෙනම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අල්ලා තහනම් කිරීම නිත්‍යනුකූලය.

48. සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමාකු නොවූ වෙනත් යම් නිලධාරියකු හෝ අයකු විසින් 47 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරනවිට ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම්කළේ යම් කෙනෙකු හැරේ තිබියදීද, ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා එය වැසෙනසේ සිල් තබා අප්‍රමාදව ඒ සැම්පලය සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමා ඉදිරියේ හෝ වෙනත් යම් ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීතුමා ඉදිරියේ හෝ පෙන්නුම් කළ යුතුයි.

49. 47 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබනවිට, එකී ද්‍රව්‍යය තහනම්කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල් තබා තමාට ඕනෑම තහනම්කළ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල් තබා ඒ අයට දිය යුතුයි.

50. 47 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරීතුමා හෝ 48 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ තමාවෙන ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කරනු ලැබ සිටින වෛද්‍ය නිලධාරීතුමා හෝ එකී ද්‍රව්‍යය අපථය කියා මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කියා සහතික කරයිනම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳාම පිණිස නැඹීම නැතහොත් මනුෂ්‍ය ආහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිදි දෙන මනාපයක් කිරීමට හෝ සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපථය නොවේය කියා හෝ මනුෂ්‍යආහාරයට සුදුසු කියා හෝ වෛද්‍ය නිලධාරීතුමා සහතික කරනොත්, තහනම්කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අයිතිකාරයාට ආපසු දිය යුතුයි.

51. ස්වාභාවික හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දියේ ගිලීයාමෙන් හෝ සර්පයකු විසින් දණ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලෙකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාවූ නොහොත් වනමාගයකු විසින් මරණු ලැබුවාවූ සතකුගේ මස් විකිණීම හෝ වෙළඳාමට නැඹීම හෝ කිසිවකු විසින් නොකළ යුතුයි.

**කාණු, කෙසකිලි, අශුවි වළවිල්, අඵ වළවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහා වූ උපකරණ පරීක්ෂාකරු බැලීම හා ශුඛපවිත්‍ර කිරීම**

52. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ යම් දේපලක පිටිමි ඕනෑම කාණුවක්, කෙසකිලියක් අශුවි වළවිල් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන යම්දෙයක් පරීක්ෂා කිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්ෂා කිරීම සඳහා එබඳු ස්ථානයකට ඇතුල්වීමත් නිත්‍යනුකූලය. තවද එකී ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය විය හැකි සියලුම ආධාර කළ යුතුයි.

53. ප්‍රධානතුමා විසින් ගම් ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන දැන්වීමකින් වහාම හෝ ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කෙසකිලියක්, අශුව වලක්, අලු වලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තු කරනු ලබන දෙයක් සනීපාරක්ෂානුකූල තත්ත්වයක තබාගැනීමට වුවමනා විය හැකිවූ ඒ දැන්වීමේ සඳහන්කොට ඇති යම් යම් දේවල් කරන්ට ඕනෑය කියා නියමකරන හැකියි.

54. ප්‍රධානතුමා විසින් ගම් ප්‍රදේශය තුළ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාල සීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කෙස කිලියක්, අශුව වලක් අලු වලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරන යම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දමන්ට ඕනෑය කියා හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් යම් ස්ථානයකට එහි සඳහන් කරනු ලබන යම් අනුමතීන් සුදුසු සේ කිරීම පිණිස ඉවත්කිරීමට සලස්වන්ට ඕනෑය කියා නියමකිරීම හෝ නිත්‍යනුකූලය

**වැසිකිලි සෑදීම**

55. (1) අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලි යක් සෑද පවත්වාගෙන යා යුතුයයි කියා කායඹි සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන වර්ෂයක හා ප්‍රමාණයක වැසිකිලියක් කායඹි සභාව විසින් තීරණයකොට ඇති ප්‍රකාරයට වූ නියමයන්ට එකඟවද, කාණු ආදිය සම්බන්ධ කොටද, ඒ දේපලේ අසවල් ස්ථානයේ සාදන්ට ඕනෑයයි අණකළ හැකිය

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරගනු ලැබූ සෑම දේපල හිමියකු විසින් හෝ බදුකාරයකු විසින්ම, තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් - තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසි කිලියක් සෑදිය යුතුයි.

56. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිදක සිට අඩි එකසියයක අඩි විෂ්කම්භය තුළ වැසිකිලි වලක් සෑදීම හෝ පවත්වාගෙනයාම හෝ නොකට යුතුයි.

**මැරුණාවූ සතුන්ගේ මළකුණු ඉවත්කිරීම**

57. (1) ගම් ප්‍රදේශය ඇතුළත යම්කිසි සතකු මැරුණවිට, උඹ මැරුණු වේලාවේ සිට පෑ දෙලහක් ඉකුත්වී යන්නට මත්තෙන් ඒ සතාගේ මළකුණු වළලා දැමීමට සැලැස්වීම ඒ සතා අයිතිකාරයාගේ හෝ අයිතිකාරයා නොමැති කල්හි ඒ සතාගේ මරණය සිදුවූයේ යම් ඉඩමකදී, ඒ ඉඩමේ පදිංචි කාරයාගේ හෝ යුතුකම වන්නේය.

58. මැරුණාවූ යම් සතකුගේ මළකුණක් වළලාදැමීම සඳහා 57 වැනි අනුරූ-ව්‍යවස්ථාව යටතේ වගකිය යුතුවූ යම් කිසි කෙනකු පෑ දෙලහක කාලසීමාව ඇතුළතදී ඒ සතා වළලා දැමීම පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ සතා වළලා දැමීමට සැලැස්විය යුතුවන්න හැර ඒ නිසා දරන්ට යෙදුනාවූ වියදම් එකී අයගෙන් කායඹි සභාවට අයකරගන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකර ගත හැකිය.

**කිරිපට්ටි හා කිරි විකිණීම**

59. (1) කිසිවකු විසින්—  
 (a) 60 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර දරන්නකු හෝ 73 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්‍ය පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළෙන්දෙකු; හෝ  
 (b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු හෝ 79 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලැබූ හඳුනා ගැනීමේ කාර්‍ය පත්‍රයක් දරන්නකු; හෝ වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ නිපදවනලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ ගෙන ගොස් දීම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

(2) 82 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්‍යපත්‍රයක් නිකුත්කරනු ලැබූ ලියාපදිංචි කළ කිරි බෙද හරින්නකු වන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම විටෙක ඒ ප්‍රදේශයෙන් සිටන නිපද වනලද කිරි, විකිණීමට තැබීම, විකිණීම, විකිණීමට ඉදිරිපත් කිරීම, ගෙනගොස් දීම, ඇවිද විකිණීම හෝ වෙළදාමට ගෙන යාම හෝ නොකළ යුතුයි.

60. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බල පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එල දෙනුන් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරිපට්ටියක් පවත්වාගෙන යායුතු, නොවේ.

61. බලපත්‍රයක් නිකුත්කිරීමට අදහස්කරනු ලබන ස්ථානයක පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබේ නොත් මිස නැත්නම් එලදෙනුන් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩිගණනකින් යුත් කිරි පට්ටියක් තබාගැනීමට කිසිව කුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

(1) ඒ ස්ථානයේ එලදෙනුන් නතරකිරීමට අරමුණුකර තිබෙන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම :—

- (a) ගඩොල්, ගල්, කබොක් හෝ ලී යන මෙයින් සෑද කිබිය යුතුයි;
- (b) එහි බිත්තිවල සහ කුළුණුවල සුදුහුණු ගා තිබිය යුතුයි;
- (c) කලක් පවතින ද්‍රව්‍යයකින් සාදනලද වහලක් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට් වලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
- (e) මුත්‍රා, සෝදන වතුර, හා වෙනත් කුණු වතුර වසනලද භාජන එකකට හෝ ඊට වැඩිගණනක් ඇතුළට ගලා යාමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාරවලින් සකස්කරනුලැබ ගල් හෝ ගඩොල් අල්ලනලද කාණු ඇතුළු තිබිය යුතුයි;
- (f) කිරි පට්ටියේ තබාගැනීමට අදහස්කරන එලදෙනුන් ගේ සංඛ්‍යාවේ හැටියට එක් එලදෙනෙකුට අඩු ගණනේ දිගින් අඩි අටක හා පලලින් අඩි පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සෂ අඩි භාරසියයක වාතාශ්‍රයද ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්ථානයේ කිරි කාමරය මෙන් පාවිච්චි කිරීමට අදහස් කරන ගොඩනැගිල්ල හෝ මඩුව :—

- (a) හරක් මඩුවේ සිට හෝ වෙනත් ගොඩනැගිල්ලට සිට හෝ අඩි විසිපහකට අඩුනොවූ දුරකින් හා කිසියම් වැසිකිලියක සිට, වැසිකිලි වලක සිට, අලු වලක සිට, සදකාලික පෝර ගොඩක සිට හෝ පොළව යට කණිනලද අනාවරණ කාණුවක සිට අඩි එක සියයකට අඩු නැති දුරකින්ද සුදුසු ස්ථානයක පිහිටුවා තිබිය යුතුයි;
- (b) ගල්වලින්, ගඩොල්වලින්, හෝ කබුක්වලින් සෑද කපලාලකොට ඇතුළේ සුදුහුණු ගානලද උසින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතුළු තිබිය යුතුයි;
- (c) එළිමහනට නොගිබෙන සේ අඩුගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්ති දමනලදවද, බිත්ති පොළවට සම්බන්ධවන ස්ථාන සිමෙන්තියෙන් වටකුරු කරන ලදවද තිබිය යුතුයි;
- (e) ඇතුළට දුම්ලි වැටීම වලක්වාලීමට හැකි පුද්ගලවද්ද තෙල් සායම් කරනලද ලැලිවලින් සාදනලද සිලි මක් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළෝ මට්ටමේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උසින් පිහිටි වහල්පල ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩු ගණනේ ජනේලයක් හා දෙරක්ද, බිම් වර්‍ග ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන ජනේල වර්‍ග ප්‍රමාණයක්ද මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස ආවරණය කරනලද ජනේල හා දෙරවල් අඩුගණනේ එක දෙරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;

(h) කිරිගරුඹ, ගල්ලෑලි, තුත්තනාගම් හෝ ප්‍රධානතුමා විසින් පිළිගන්නාලද නොපෙරෙන සවිභාවයකින් යුත් වෙනයම් ද්‍රව්‍යයකින් ආවරණය කරනලද මේසයක්ද, ශුඛ පවිත්‍රව තබාගනුලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝතල තැබීමට සුදුසු රාක්කයක්ද ඇතුළු නිබිය යුතුයි.

62. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් ඒසානායෙන් පිටත කාටත් පෙනෙන සානායක "Licensed Dairy" යන වාසගමත් එහි සිංහල අනුවාදයත් (බලපත්‍ර ලත් කිරි පට්ටිය) පැහැදිලිලෙස අදින ලැලිලක් සවිකර තැබිය යුතුයි.

63. ඕනෑම වේලාවකදී පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම (කිරි විකුණන්නන්ගේ නම් ඇතුළුව) එහි සේවයෙහි නියුක්ත සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලවල් අඩංගු ලැයිස්තුවක්ද නමා කිරි සපයන සියලුම අයවලුන්ගේ නම් හා ලියුම් ලැබෙන පිළිවෙලවල් සහිත ලේඛනයක්ද කිරිපට්ටිය තුළ තබාගත යුතුයි.

64. කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින්—

- (a) අඩුගණනේ අවුරුද්දකට දෙවරක්වත් එනම් ජුනි හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනුලබන වෙනත් යම් කාල වේලාවල්වලදීත්, කිරිපට්ටියේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුහුණු ගැවීමටත් එහි ලී වැඩ සබන් හා උණුවතුරෙන් සේදවීමටත්;
- (b) අඩුගණනේ දිනකට එකවරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තට්ටුව සේද වීමටත්;
- (c) කිරි පට්ටියේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශය යන් කාණුන් ශුඛපවිත්‍රව හා මනා තත්ත්වයක තබා ගැනීමටත්;
- (d) අඩු ගණනේ දවසකට වරක් බැගින්වත් සියලුම ගොම, කුණුකසල, මුත්‍ර හා සේදියන වතුර කිරි පට්ටියෙන් ඉවත්කොට මහජනයාට අවහිරයක් නොවන යම් පරිද්දෙකින් සුදුසු තරම් ඈතට ගෙනගොස් සුදුස්සක් කරවීමටත්;
- (e) තණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිශ්‍රණට ඇතුල්විය නොහැකි සුදුසු භාජනවල තැන්පත් කරවීමටත්;
- (f) කිරිපට්ටියේ පාවිච්චිකරන හෝ ඊට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටත්;

ඕනෑකරන සියලුම විධිවිධාන සැලැස්වීමට වග බලාගත යුතුයි.

65. කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ශුඛපවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;
- (b) පිදුරු, පිහන් මැටි, ඔපදමනලද පිහන් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස් කරපු යකඩ යන මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර තැබීමට;
- (c) කිරි වත්කර තබාගැනීමට පාවිච්චිකරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිටත කිසිම තැනක තැබීමට;
- (d) කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළ දෙනගේ බුරුල්ල හා තනපුඩු හොඳට ශුඛ පවිත්‍ර කොට පිරිසිදු වූ තෙත රෙද්දකින් පිසදමන ලදුවද, කිරි දෙවන අයගේ අත් හොඳට සෝද පිරිසිදු කරන ලදුවද නිබෙනොත් මිස තැන්තම් වෙළඳාම පිණිස කිරි ලබාගැනීමට කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයේ හැර වෙන සානායක තබා තිබීමට; හෝ
- (f) මොනම කාරණයක් සදහාවත් කිසිම සනකුට හෝ කුරුල්ලකුට කිරි කාමරයට ඇතුල්වීමට හෝ එහි නතරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

66. කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින් කිරිපට්ටියේ කටයුතු සදහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද යම් ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

67. (1) කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින් කිරි පට්ටියේ පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙඩරු සාදන යන්ත්‍රයක්, යොදය වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පට්ටියේ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුවාත් හැර, එබඳු සෑම භාජනයක්, වෙඩරු සාදන යන්ත්‍රයක්, යොදය වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චි කරනු ලබන එක් එක් වාරයන් පසුව පළමුව ඇල් වතුරෙන්ද, දෙවනුව උණුවතුරෙන් හා සෝඩාවලින්ද, අවසානයේදී උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස් විය යුතුයි.

(2) කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින් භාජන ශුඛපවිත්‍ර කිරීමට යොදන බුරුසු හා කිරි පට්ටියේ වෙනත් උපකරණ පාවිච්චිකළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැම්බීමට සැලැස්විය යුතුයි.

68. කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින් කිරි පට්ටියේ නිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පියනකින් සුදුසු පරිදි ආරක්ෂාකිරීමට සැලැස්විය යුතු වාත් හැර කිරි ගෙනයාමේදී එය නරක්වීම වළක්වාලීමට සියලු විධිවිධානද යෙදිය යුතුයි.

69. කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිළියෙල කිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සදහා කිරි කාමරය පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

70. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවකුට ලගදී සාත්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට ඒ රෝගය බෝ වීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් පසුවන තෙක් කිරි පට්ටියට හෝ කිරි කාමරයට ඇතුල්වීමටත් කිරි පිළියෙල කිරීමේ, විකිණීමේ හෝ ගෙන යාමේ කටයුත්තකට සහභාගිවීමටත් බලපත්‍රකාරයා විසින් හෝ කිරි පට්ටිය හෝ කිරි කාමරය භාරව සිටින කිසිවකු විසින් හෝ ඉඩනොදිය යුතුයි.

71. කිරි පට්ටියේ රක්ෂාවෙහි නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, සමේ රෝගයක් හෝ වසංගත රෝගයක් හටගනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැනනැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධාන තුමාට දැනුම්දිය යුතුයි.

72. කිරි පට්ටියක බලපත්‍රකාරයා විසින් බුරුල්ලේ හෝ වෙනත්, සානායක හෝ ක්ෂය රෝගයෙන්, දරුණු ලෙස බුරුල්ල දැවිල්ලෙන්, කුර හා කට ලෙඩින්, ඇත්තූකස් නම් ගව වසංගත රෝගයෙන් හෝ බුරුල්ලේ සෑදෙන "ඇක්ටිනොමිකෝයිස්" නම් රෝගයෙන් පෙළෙන්නිසීම එළදෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස් වීම හෝ විකිණීමට ඉඩදීම හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චිය සදහා විකිණීමට අදහස්කරන කිරිවලට එවැනි කිරි එකතු කිරීම හෝ එකතුකිරීමට සැලැස්වීම හෝ එකතුකිරීමට ඉඩ දීම හෝ නොකළ යුතුයි.

73. ප්‍රධානතුමා විසින් අවුරුදුපතා සෑම බලපත්‍රලත් කිරි පට්ටියකම අයිතිකාරයා වෙත ඔහු යටතේ රක්ෂාවෙහි නියුක්ත එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් ඒ අයගේ නම හා මාපටහිල්ලේ සලකුණත් බලපත්‍රකාරයාගේ නමත් කිරි පට්ටියේ ලියාපදිංචිකිරීමේ අංකයත් අඩංගු ලියාපදිංචි කිරීමේ කාඩ්පත්‍රයක් බැගින් නිකුත්කළ යුතුයි. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද වෛද්‍ය නිලධාරිතුමා විසින් ඒ අය පරීක්ෂාකර බලනු ලැබ ඔහු බෝවෙන රෝගය නොපෙළෙන්නකු යයි සහතික කරනු ලබන තුරු එබඳු ලියා පදිංචි කිරීමේ කාඩ් පත්‍රයක් නිකුත් කරනු නොලැබේ. එබඳු ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රයක් වෙන කෙනෙකුට පැවරිය නොහැකිය.

74. (1) ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලිය විල්ලකින් බලය පවරනලද ඕනෑම නිලධාරියකු විසින් ඕනෑම කිරිපව්වියක බලපත්‍රකාරයෙකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ඕනෑම කිරිසපයන්නෙකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදුම්කරුන්ගෙන් හෝ කිරි වෙළෙන් දෙකුගෙන් විග්‍රහකර බැලීම පිණිස කිරි සැමිපලයක් ඕනෑම වෙලාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

75. (2) කිරිපව්වියක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නෙකු විසින් හෝ ලියා පදිංචි කරනු ලැබූ කිරි බෙදුම්කරුන්ගෙන් හෝ කිරි වෙළෙන්දෙකු විසින් මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ නීතිප්‍රකාර කරනලද ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යුතුයි.

76. එක එළදෙනෙකුගෙන් ලත් කිරි විකිණීමට හෝ වෙළඳාම පිණිස ඉදිරිපත් කිරීමට කැමති සෑම අයකු විසින්ම තමා ලියාපදිංචි කළ කිරි සපයන්නකු වශයෙන් කායඝී සභාවේ පොත්වල සටහන් කරවා ගත යුතුයි.

77. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද වෛද්‍ය නිලධාරියකු විසින් එළදෙනුත්, ස්වාභාව හා උපකරණ පරීක්ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයයි යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කරන හැකිය.

78. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ගවමඩුව, එහි පාවිච්චිකරණ උපකරණ හා වෙනත් දේවල් ශුඛපවිත්‍රව තබාගැනීමටත්;
- (b) කිරිදෙවන අය හා කිරි බෙදුම්කරුන් අය රෝගයකින් නොපෙළෙන අය බවටත්;

අවශ්‍ය සියලුම විධිවිධාන හා පිළිවෙත් යොදාගැනීමට වග බලාගත යුතුයි.

79. කිරි දෙවීමට මත්තෙන් එළදෙනගේ බුරුල්ල හා තනපුඩු හොඳට ශුඛ පවිත්‍රකොට පිරිසිදු කළ තෙත රෙද්දකින් සෝදා, කිරි දෙවන අයගේ අත් හොඳට සෝදා පිරිසිදු කරගෙනද තිබේ නම් මිස නැත්නම් ලියාපදිංචි කරන ලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එළදෙනෙකුගෙන් කිරි දෙවීමට සැලැස්වීම නොහොත් ඉඩදීම නොකළ යුතුයි.

80. ලියාපදිංචිකළ කිරි සපයන්නකු විසින් ඉල්ලීමක් කොට ප්‍රධානතුමාගෙන් නොමිලයේ ලබාගත හැකි හඳුනා ගැනීමේ කාඩ් පත්‍රයක් දරන්නේනම් මිස නැත්නම් කිසිවකු විසින් ලියාපදිංචිකළ කිරි සපයන්නකු වෙනුවෙන් කිරි බෙදුම්කරු යුතු නැත.

81. (1) ලියාපදිංචි කරනලද සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදුම්කරුන්ට සැලැස්විය යුත්තේ—

- (a) ස්වභාව ද්‍රව්‍යයකින් සාදන ලද්දකු;
- (b) සුදුසු වැස්මක්, මුසියක් හෝ ඇබයක් සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහෙන උණුවතුරෙන් සේදියහැක්කාවූද; හාස්තවලය.

(2) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදුම්කරුන්ට පාවිච්චිකරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චි කරන එක් එක් වාරයට පසුව පළමුව ඇල්වතුරෙන්ද දෙවනුව උණුවතුරෙන් හා සෝඩා වලින්ද අවශ්‍ය වශයෙන් උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

82. (1) ගම් ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක තබා, ඒ ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරි විකිණීමට බලා පොරොත්තුවන සෑම අයෙකු විසින්ම, කිරි බෙදුම්කරුන්ගෙන් වශයෙන් තමා කායඝී සභාවේ පොත්වල ලියාපදිංචි කරවා ගත යුතුයි.

(2) එබඳු ලියාපදිංචිකිරීමක් සඳහා කිසිම ගාස්තුවක් හෝ මුදලක් අයකරනු නොලැබේ.

83. ලියාපදිංචිකළ සෑම කිරි බෙදුම්කරුන්කු විසින්ම ඒ බෙදුම්කරුන්ගේ යටතේ කිරි විකිණීම හෝ ගෙන ගොස් භාර දීම සඳහා රක්‍ෂාවේ යොදාගෙන තිබෙන එක් එක් කිරි

වෙළෙන්දා වෙනුවෙන් ප්‍රධානතුමා ලවා අවුරුදුපතා ලියා පදිංචි කිරීමේ කාඩ්පත්‍ර නිකුත්කරවා ගත යුතුයි.

84. (1) කිරි නිපදවනු ලබන කිරි පව්විය පිහිටා ඇති ප්‍රදේශයෙහි විධිවිධ ප්‍රකාර සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් කිරි පව්විය පරීක්ෂාකර බැලීමෙන් පසුව 81 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරි බෙදුම්කරුන්කු වශයෙන් ලියාපදිංචි කිරීමට නුසුදුසුයයි සැලකර සිටින්නේනම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචිකිරීම එතුමාගේ කැමැත්තේ ප්‍රකාර ප්‍රතික්‍ෂේප කළ හැකිය.

(2) යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් තොරව සිටින්නේය කියා ප්‍රධාන තුමා විසින් නම්කරනලද වෛද්‍ය නිලධාරියකු විසින් පරීක්ෂා කර බලා සහතික කරනු ලබනතුරු 82 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් යම් කිරි වෙළෙන්දකුට ලියාපදිංචි කිරීමේ කාඩ් පත්‍රයක් නිකුත්කිරීමද එලෙසම ප්‍රතික්‍ෂේප කළ හැකිය.

85. 82 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් කිරිවෙළෙන්දෙකුට නිකුත්කරනු ලබන සෑම ලියා පදිංචිකිරීමේ කාඩ් පත්‍රයකම පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි:—

- (a) ස්වාමියාගේ නම ගම හා ලියාපදිංචිකිරීමේ අංකය;
- (b) වෙළෙන්දාගේ නම හා ඔහුගේ මහපට ඇඟිල්ලේ සලකුණ.

86. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින්ම මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද හඳුනාගැනීමේ කාඩ් පත්‍රයක් දරන සෑම අයකු විසින්ම විකිණීමට කිරි ගෙනයාමේදී, ඉදිරිපත් කිරීමේදී, හෝ ඇවිද විකිණීමේදී තමාගේ ලියාපදිංචිකිරීමේ පත්‍රය හෝ හඳුනාගැනීමේ කාඩ්පත්‍රය තමා ලග තබාගත යුතුවන බැවින් ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි ඒ සඳහා ලියවිල්ලකින් බලය පවරන ලද නිලධාරියකු විසින් එය පෙන්වීමකරනට ඕනෑම කාලයේ ඉල්ලා සිටිවිට එය ඉදිරිපත් කළ යුතුද වන්නේය.

87. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ පරිවර්තන ලියනලද ලේබලයක් පිට අලවනලද භාජනයක වත්කරනු ලැබූ, විකුණන අවස්ථාවේදී එය යොදා ඉවත්කරන ලද කිරි යනුවෙන් ප්‍රකාශ කරනු ලැබූ තිබෙනොත් මිස නැත්නම් යොදා ඉවත්කරන ලද කිරි; හෝ
- (b) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යක් මිශ්‍ර කරනලද්දකු කිරි; හෝ
- (c) දියසිරුව නොපවත්නා සුලු යම්කිසි සාබිද ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවසනලද කටවල් ඇති බෝතලවල දමන ලද කිරි;

විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත් කිරීම, හෝ බෙදා හැරීම, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි: එහෙත් තේ හෝ කෝපි කබයක හෝ බත්කබයක ඒ ස්ථාන යේදීම පාවිච්චි කිරීම පිණිස තේ; කෝපි හෝ කොකෝවා සමඟ මිශ්‍රකරන ලද කිරි මේ අතුරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍ර කිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

88. කිරි පව්වියක බලපත්‍රකාරයා විසින්, කිරි පව්වි හා කිරි විකිණීම පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල පිට පතක් හා බලපත්‍රයද රාමුකොට කිරි පව්විය තුළ කාටත් පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

**වෙළඳාම් පලවල් හා කඩ පලවල්**

89. ඕනෑම ගම්බද වෙළඳාම් පලක සිට හැතැප්මක අඩු විෂ්කම්භයක කවයක් ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළඳාම් පලට අයිතිවූ ප්‍රදේශය බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

90. ගම්බද වෙළඳාම් පලකට අයිතිවූ වෙළඳ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳාම්පල විවෘතව පවත්නා කිසිම දවසක ඒ වෙළඳාම්පලේ තබා මිස වෙන කිසිම ස්ථානයක තබා කිසිවකු විසින් යම් යම් ඵලවලු, පලතුරු, අලුත්මාලු, මස් හෝ

වෙනත් තරක්වන සුළු ආහාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට තැබීම හෝ ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතුයි : එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධි විධාන—

- (a) නියම වශයෙන් වෙළඳාම් කිරීම පිණිස සවිස්තරව ස්ථාන යක් නොමැතිවූ හෝ ඒ සඳහා මහජනවලට අයිතියක් හෝ වෙනත් හොඳ ස්ථානවල සවිස්තරව වෙළඳාමක් ආරම්භකොට නැත්නම් පදික වෙළඳුන් විසින් ඵලවලු හෝ පලතුරු විකිණීම ;
  - (b) බත් කඩයක හෝ තේ හෝ කෝපි කඩයක හෝ බලපත්‍රකාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිවීම කෙසෙල් ගෙඩි හෝ වෙනත් පලතුරු විකිණීම ;
  - (c) කිසිවකු විසින් කුරුම්බා විකිණීම ;
- යන මේ වෙළඳාම්වලට අදාළ නොවෙත්.

90. සෑම ගම්බද වෙළඳාම්පලක්ම කායාරී සභාව විසින් තීරණය කරනලද ප්‍රකාරයට සතියේ යම් යම් දවස්වල පෙ. ව. 6 සිට ප. ව. 6 දක්වා විවෘතව තැබිය යුතුයි.

91. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් හෝ වෙළඳාම් කිරීම පිණිස පමණක් කියා කායාරී සභාව විසින් ගම්බද වෙළඳාම්පලක යම් කිසි කොටසක් වෙන්කර තිබේ නම් එවිට කිසිවකු විසින්—

- (a) එසේ වෙන්කර තිබෙන කොටසෙන් පිට ඒ වෙළඳාම් පලේ මොනම ස්ථානයක වත් තබා එකී ද්‍රව්‍යය හෝ ද්‍රව්‍ය වර්ගය විකිණීම හෝ විකිණීමට තැබීම ; හෝ
- (b) එසේ වෙන්කර ඇති කොටසේ තබා වෙනත් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් විකිණීම නොහොත් විකිණීමට තැබීම ; හෝ

නොකළ යුතුයි.

92. ඕනෑම ගම්බද වෙළඳාම්පලක යම්කිසි කඩකාමරයක්, බක්කියක් හෝ වෙනත් ඉඩ ප්‍රමාණයක් පාවිච්චිකිරීම සඳහා පහත දැක්වෙන රේඛි ගණනේ ප්‍රකාර ගාස්තුවක් පණවා අයකළ යුතුය :—මාලු කඩේ වර්ග අඩියක එක් එක් බිම් කොටසට

- (a) පෙ. ව. 6 සිට ප. ව. 1-30 දක්වා දවසකට ශත 10 යි.
  - (b) ප. ව. 1-30 සිට ප. ව. 6 දක්වා දවසකට ශත 20 යි.
- ඵලවලු සහ මාලු කඩේ වර්ග අඩි හතරක බිම් කොටසට
- (a) පෙ. ව. 6 සිට ප. ව. 1-30 දක්වා දවසකට ශත 05 යි.
  - (b) ප. ව. 1-30 සිට ප. ව. 6 දක්වා දවසකට ශත 10 යි.

93. ඒ සඳහා ප්‍රධානතුමා විසින් හෝ එතුමාගේ බලය යටතේ හෝ නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක් ඇතුළු හා එකී බල පත්‍රයේ කොන්දේසි වලටත් නියමයන්ටත් එකඟව මිස නැත්නම් කිසිවකු විසින් ගම්බද වෙළඳාම්පලක කිසිම කඩකාමරයක්, බංකුවක් හෝ ඉඩ ප්‍රමාණයක් පාවිච්චි නොකළ යුතුවන්නේය. එකී සෑම අවසර පත්‍රයක්ම එහි සඳහන් කර තිබෙන දිනයට අවසාන වන්නේය.

94. 92 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතු ගාස්තු ප්‍රධානතුමාට හෝ ප්‍රධානතුමා විසින් බලය පවරන ලැබූ වෙනත් යම් අයකුට හෝ ගෙවිය යුතු වන්නේය. කිසිවකු ගෙන් ලැබිය යුතු ගාස්තුව ඔහු විසින් ගෙවා නිමවනතුරු 93 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ අවසර පත්‍රයක් ඔහුට නිකුත් නොකළ යුතුයි.

95. එකී වෙළඳාම්පලේ භූමිභාගය හෝ එහි වෙනයම් කොටසක් හෝ පාවිච්චිකිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු දක් වෙන දැන්වීමක් ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙළ කොට ප්‍රධානතුමා විසින් එක් එක් වෙළඳාම්පලේ කාටත් පෙනෙන ස්ථානයක ඵල්ලා තැබීමට සැලැස් විය යුතුයි ; තවද කිසිවකු විසින් එකී දැන්වීමේ සඳහන් ගාස්තු වලට වඩා වැඩියෙන් මුදලක් ඉල්ලා සිටීම හෝ භාරගැනීම හෝ නොකළ යුතුයි.

96. සෞඛ්‍යය පිළිබඳ, වෛද්‍ය, නිලධාරීතුමා සමග සාකච්ඡා කොට කිසියම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් මහජන යාගේ ආහාරයට අන්තරායදයකය කියා හෝ පීඩාදයකය කියා හෝ කායාරී සභාව විසින් ඒත්තුගන්නට යෙදෙන කවර විටෙකදී වුවත් අණබෙර ගැස්වීමෙන් හෝ වෙනත් සෑහෙන

යම් අන්දමකට දැනුම්දීමෙන් හෝ පසු කායාරී සභාවට සුදුසු යයි හැඟෙන යම් කාල පරිච්ඡේදයකට ඕනෑම ගම්බද වෙළඳාම්පලකට එකී ද්‍රව්‍ය ගෙනඒම හෝ එහිතබා එය විකිණීම හෝ තහනම් කිරීමට කායාරී සභාවට නීතිප්‍රකාර බලය ඇත්තේය.

97. කිසිවකු විසින් යම්කිසි ගම්බද වෙළඳාම්පලක—

- (a) මස් පිණිස සතුන් මරණ ගම්බද මස් මඩුවකින් හෝ බලපත්‍ර ලත් මස් මඩුවකින් හෝ පිටස්තර වෙනත් යම් ස්ථානයකදී මරණලද යම් සතකුගේ මළ සිරුර නොහොත් මස් ; හෝ
- (b) කායාරී සභාව විසින් හෝ කායාරී සභාව විසින් සම්පාදිතවූ යම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ තබා ගැනීම හෝ විකිණීම තහනම් කොට ඇති යම් ද්‍රව්‍යයක් විකිණීම හෝ වෙළඳාමට තැබීම ; හෝ

නොකළ යුතුයි. එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධි විධාන දඩමස් හෝ අයිස් දමා ශීත කරන ලද මස් හෝ මාලු විකිණීම සම්බන්ධයෙන් අදාළ නොවෙත්.

98. යම්කිසි වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන යම් කිසිවකුට ලගදී සාත්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනකු ඒරෝගය බෝවීමට හෝ ඒ රෝගය පිළිබඳ රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් ඉකුත්ව ගොස් තිබෙනතුරු යම්කිසි ගම්බද වෙළඳාම්පලක යම් කඩකාමරයක්, බංකුවක් හෝ ඉඩ ප්‍රමාණයක් පාවිච්චි කිරීම හෝ එහි නතරවීම හෝ එහි තබා මොනම ද්‍රව්‍යයක්වත් වෙළඳාම් කිරීම හෝ නොකළ යුතුයි.

99. යම්කිසි ගම්බද වෙළඳාම්පලක් පාවිච්චි කරන කිසිම කෙනකු විසින්—

- (1) ඒ වෙළඳාම්පල තුළ හෝ ඒ අවට හෝ යම් නොහික් මුණු අන්දමකට හැසිරීම හෝ කරදරයකට හේතු වන මොනම දෙයක්වත් කිරීම ; හෝ
- (2) ඒ වෙළඳාම්පලේ කැම බීම ඉවීමේ කටයුත්තක් කිරීම ; හෝ
- (3) තමාගැන හරිහැටි සතුටුදයක විස්තරයක් දිය නොහැකිව සවස 6ට වෙළඳාම් කිරීමේ කටයුතු අවසන් කරනු ලැබූවාට පසු ඒ වෙළඳාම්පලේ නතරවී සිටීම හෝ එහි ඇවිදීම ; හෝ
- (4) ඒ වෙළඳාම්පලේ හෝ ඒ අවට හෝ ඇති කායාරී සභාව සන්තකවූ ගොඩනැගිල්ලක, කඩකාමරවල, ලාම්පුවල හෝ යම් දේපලක කිසිම කොටසකට මොන අන්දමේ වුවද අලාභයක් කිරීම, පලද්දක් කිරීම හෝ ඒ වෙළඳාම්පලේ පාවිච්චිය සඳහා සපයා ඇති වතුර අපිරිසිදු කිරීම හෝ තරක් කිරීම ; හෝ
- (5) ඒ වෙළඳාම්පලේ ගොඩනැගිල්ලේ හෝ ඊට අයත් භූමිභාගයේ හෝ කිසිම කොටසක් මොනම අන්දමකටවත් කොටුකිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලෑල්ලක්, වැටක් හෝ වෙනයම් දෙයක් සෑදීම ; හෝ
- (6) ප්‍රධානතුමාගේ විශේෂ අවසරයක් නැතුව සවස 6 සිට උදේ 6 දක්වා කාලය තුළ ඒ කඩපල ඇතුළත කිසිම බඩු මුච්චුවක් තැබීම ; හෝ
- (7) එහි වෙළඳාම පිණිස ප්‍රදශීනය කරනු ලබන පලතුරු ඵලවලු, මස්, දඩමස්, මාලු හෝ වෙනත් ආහාර වර්ග අපිරිසිදු වූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ යම් ස්ථානයක තැබීම ; හෝ
- (8) පිරිසිදු ලෙසටත් මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් නිසි පරිදි සාදන ලද්ද වූ විදුරු පෙට්ටි යකට නොදමා පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට තැබීම ; හෝ

නොකළ යුතුයි.

100. ගම්බද වෙළඳාම් පලක යම් කඩකාමරයක් පාවිච්චි කරන්නා විසින් ඒ කඩකාමරය තුළ හෝ ඒ අසල හෝ හොඳට හේත්තුවී වැසෙන පියනක් හෝ මුඩියක් ඇතිවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද භාජනයක් තබාගෙන සියලුම කැලිකසල හා කුණු රොඩු ඒ භාජනය ඇතුළට දැමිය යුතුයි.

101. කිසිවකු විසින් යම් ගම්බද වෙළඳාම්පලකට අයත්වූ භූමිභාගයකට කිසිම දුපිල්ලක් හෝ කුණුකසල ආදියක් හෝ යම් සතකුගේ ඇට හෝ හම් හෝ මහජනයාගේ සෞඛ්‍යයට අහිත කරවූ හෝ හානියක් වියහැකිවූ යම් ද්‍රව්‍යයක් විසි නොකළ යුතුයි.

102. ගම්බද වෙළඳාම්පලක් භාරව සිටින අයට හෝ එකී වෙළඳාම්පල බලාකරගැනීමට හෝ කුලී හා ගාස්තුව අය කර ගැනීමට හෝ එහි පවිත්‍රතාව හා සාමය ආරක්‍ෂා කිරීමට කායාරී සහායෙන් පත්කරනලද වෙනත් යම් කෙනකුට නීති ප්‍රකාර තම රාජකාරිය කිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් හෝ අවහිරයක් හෝ නොකළ යුතුයි.

103. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනයට බඩු පැටවීමට හෝ එයින් බඩු බැමට හෝ වුවමනාවට වඩා දීර්ඝකාලයක් ගම්බද වෙළඳපලක් ඇතුළත හෝ ඊට අයිති භූමිභාගය අයිතෝ හෝ ඒ රථ වාහනය නවත්වා ගත යුතු නැත.

104. යම් ගම්බද වෙළඳාම්පලක් හෝ කඩපලක් තාව කාලිකව වසා දමන්නේ නම් ඒ වග ප්‍රධානතුමා විසින් අණ බෙර ගැස්සීමෙන් හෝ එතුමාට සුදුසුයයි හැඟෙන වෙනත් එබඳු යම් අන්දමකින් හෝ දැනුම්දිය යුතුය.

පුද්ගලික වෙළඳාම්පලවල් හා කඩපලවල්

105. යම්කිසි (ප්‍රසිද්ධ) වෙළඳාම්පලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම හෝ නොකළ යුතුයි.

106. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳාම්පලකට අයිති ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙනයාම නොකළ යුතුයි.

(2) (1) වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) මීට යාකොට ඇති A උපලේඛනයේ සඳහන් පෝර්මයේ ප්‍රකාරයට විය යුතුයි;
- (b) එහි දක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි;
- (c) 108 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරනලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බල පත්‍රය වෙනුවෙන්වූ ගාස්තුව රුපියල් එකසියයක් වන්නේය.

107. පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තු වන භූමිභාගය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිති වාසිකමක් නැත.

108. මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා, ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූවිට 106 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බලපත්‍රයද ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගු කිරීම හේතුකොටගෙන ඒ බලපත්‍ර කාරයට කිසියම් අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

109. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධානතුමා විසින් 106 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්‍ෂේප කළ හැකිය.

සාමාන්‍ය

110. සුදුසු වූ හැම කල්හිම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍රය ලත් වෙනත් ඕනෑම කෙනකු විසින් ඕනෑම වෙළඳාම් පලකට හෝ කඩපලකට ඇතුල්වී ඒ වෙළඳාම්පල හෝ කඩ පල හෝ එහි වෙළඳාමට තබා තිබෙන නොහොත් ප්‍රදේශනය

කර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නිත්‍යානු කූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉටුකිරීමේදී පූර්වෝක්ත කවර නිලධාරියකුටවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පැම හෝ නොකළ යුතුයි.

අප්‍රියවූ හා අන්තරාදයකවූ කමිණිත්ත

111. (1) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූ කමිණිත්ත වශයෙන් සැලකිය යුතුයි:—

- (a) සබන් සෑදීම;
  - (b) පොල්ලෙලි පෙහවීම පිණිස කොටුවක් තබාගැනීම.
- (2) පහත දැක්වෙන කමිණිත්ත අන්තරාදයකවූ කමිණිත්ත වශයෙන් සැලකිය යුතුයි—
- (a) කොප්පරා ගබඩාකිරීම;
  - (b) යන්ත්‍ර සුත්‍රාදියෙන් තෙල් හිඳීම;
  - (c) පොල් කපා වියලා සකස්කිරීම;
  - (d) ජල බලයෙන් වාෂ්ප බලයෙන් හෝ වෙනත් යාන්ත්‍රික බලයකින් ලී කඳන් හෝ දූව දඩු ඉරීම;
  - (e) සෝඩා ලෑමතෝඩි ආදී සිසිල් බීම වර්ග සෑදීම;
  - (f) පිදුරු ගබඩාකිරීම;
  - (g) ගිනිපෙට්ටි කර්මාන්තය;
  - (h) එක ගෝනියකට වඩා අලු හුණු ගබඩාකිරීම;
  - (i) කබුක්ගල් ලබාගැනීමට ගල් වලවල් හැරීම.

(3) පහත සඳහන් කර්මාන්තය අප්‍රියවූ හා අන්තරාදයකවූ කර්මාන්තයක් වශයෙන් සැලකිය යුතුයි:—

ගඩොල් හෝ උලු පිච්චීම

112. (1) සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමත පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කිසියම් කර්මාන්තයක් කරගෙන යා යුතු නැත.

(2) සෑම බලපත්‍රයක්ම 121 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

113. (1) අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කිසියම් කමිණිත්තයක් කරගෙනයාමට බලාපොරොත්තුවන ස්ථානය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමත කරනු ලැබේ;

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තු වන සියලුම ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට එකඟවද තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත්:—

- (a) ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබිය යුතුවන හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සැහෙන තරම් කාණු හා වැසිකිළි පහසුකම් ඇතුවත් තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල්පවනින ද්‍රව්‍යවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඩි හයකට නොඅඩුවිය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල තිබිය යුතුයි; තවද ඒ ජනේල විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එකපංගුවකට අඩුනොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව ගඩොල්, ගල්, හෝ කබොක් ගල් වලින් සාදනලදුව තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩුගණනේ අඩි හතරක්වත් අඩුනොවූ උසට සිමෙන්තියෙන් කපලාරකොට අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලාර කරනු ලැබ සුදුහුණු ගෘහ ලදුව තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ නෙල් සායම්කරන ලදුව හෝ සුදුහුණු ගෘහ ලදුව හෝ තිබිය යුතුයි.



114. (1) බලපත්‍රයක් නිකුත්කරනලද කාල සීමාවක් ඇතුළත මිනීම වේලාවක ඒ බලපත්‍රය නිකුත් කරනු ලැබූ අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 113 වැනි අනුරූ ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්නේනම් ප්‍රධානතුමා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන දවසකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් කළයුතු සෑම දෙයක්ම කරන්ට ඕනෑය කියා බලපත්‍රකාරයාට නිවේදනය කළහැකිය.

(2) මේ අනුරූ ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ යම් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් සඳහා බලපත්‍රලත් කිසිවකු විසින් ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉෂ්ට කිරීම පැහැරහැරිය යුතු නැත.

115. 114 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේවූ මිනීම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් කරගත යන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්තාවූ විටෙක, හෝ බලපත්‍රකාරයා විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදාගන්නාලද යම්කිසිවකුට භාර කරනු ලද්දවූ විටෙක, එය ඒ බලපත්‍රකාරයාට භාර දන්නාක මෙන් සැලකිය යුතුයි.

116. යම් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් කර ගෙනයාම සඳහා බලපත්‍රලත් අය විසින්—

- (a) ඒ කමිණිත්තය සඳහා පාවිච්චිකරන සෑම ගොඩ නැගිල්ලකම බිම දිනපතා අතුගා ශුඛපවිත්‍ර කිරීමටද;
- (b) අඩුගණනේ දෙළොස් මාසයකට එක වරක් බැහින් වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද;
- (c) ඒ කමිණිත්තය සඳහා පාවිච්චි කරන සියලුම උපකරණ මෙවලම් හා භාජන සුඛපවිත්‍රව තැබීමටද;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුගා ඉවත දමන කැලි කසළ රොඩු බොඩු හා කාටකැබ්ලිද ඒ කමිණිත්තයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණය කරනුලැබූ භාජන වල දමා දිනපතා ඒ කමිණිත්තය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර විමටද;

සැලැස්විය යුතුයි.

117. යම් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් කරගෙනයාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ලදක් හෝ වැවක් හෝ ගංගාවක්, ඔයක්, ඇලක්, දෙලක්, දිය පාරක්, විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජල ස්ථානයක් අපවිත්‍ර කිරීම හෝ දූෂ්‍ය කිරීම හෝ නොකළ යුතුයි.

118. යම් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් වියහැකි යම් පරිද්දෙකින් හෝ මවුන්ගේ සෞඛ්‍යයට හෝ සෑප පහසුකම්වලට අනතුරක් වියහැකි පරිද්දෙකින් හෝ ඒ කමිණිත්තය කරගෙන යායුතු නැත.

119. යම් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්තයක් කරගෙනයාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කමිණිත්තය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

- (a) අන්තරාදායකවූ හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසුවූ අන්දමකට ඉහලට ගොස් උඩු හුලගටම සම්මිශ්‍රවී ව්‍යාප්තවනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළත හෝ යවනු ලැබීමට; හෝ සැලැස්විය යුතුයි.

120. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද කායික සහවේ මිනීම නිලධාරීයකුට අප්‍රියවූ හෝ අන්තරාදායකවූ යම් කමිණිත්තයක් කරගෙන යන්නාවූ මිනීම

ස්ථානයකට ඇතුල්වී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

121. යම් අප්‍රියවූ හෝ අන්තරාදායකවූ කමිණිත්ත සම්බන්ධයෙන්වූ මේ අනුරූ ව්‍යවස්ථාවලින් යම් අනුරූ ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බඳ උසාවියකදී දෙවාරයක් හෝ ඊට වැඩි වාරගණනක් වරදකාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උසාවියෙන් නියමකරන වෙනත් යම් දඩුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමද නීත්‍යනුකූලය. එසේ බලපත්‍රය අවලංගු කිරීම යැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

**ගෙවල් ශුඛපවිත්‍ර කිරීම**

122. යම්කිසි ගෙයක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචි අයගේ හෝ අසල්වැසියන්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිඳී ගිය තත්ත්වයක තිබෙන්නාසේ පෙනෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙය අයිතිකාරයා වෙත භාර කරවනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාලසීමාව තුළ ඒ අයිතිකාරයා විසින් කළ යුතුව තිබෙන යම් යම් දේ කිරීමට මිනායයි නියමකළ හැකිය.

123. (1) 122 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම ගෙයකිසියකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළයුතු වන්නේය.

(2) 122 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේවූ දැන්වීමක නියමයන් ඉෂ්ටනොකරනු ලැබ හෝ ඉෂ්ටකිරීම පැහැරහැර හෝ තිබේ නම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩ කරවා ඒ සඳහා දරන්ට යෙදුන විශදම කායික සහවට අය විය යුතුව තිබෙන ණයක් මෙන් අයකර ගත හැකිය.

**අශුවී ඉවත්කිරීමේ හා කසළ ගෝධනය**

124. අශුවී ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ මිනීම ඉඩමක අයිතිකාරයකුට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ හෝ එබඳු වෛද්‍ය නිලධාරීයකු විසින් බලය පවරනලද නිලධාරීයකුගේ රෙකමන් කිරීමක් පිට, ප්‍රධානතුමා විසින් අනුමත කරනලද ප්‍රමාණයක හා වශීයකද, ඉඩමේ පිහිටවිය යුතුවූ ආකාරයටද බාල්දී තබන වැසිකිළියක් සාදන්ට මිනාය කියා ප්‍රධානතුමා විසින් නියම කළ හැකිය.

125. අශුවී ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ මිනීම ඉඩමක තිබෙන (124 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රමාණයකට හා ආකාරයකට සාදනලද බාල්දී වැසිකිළියක් නොවන්නාවූ) මිනීම වැසිකිළි වළක් හෝ වැසිකිළියක් සනීපාරක්ෂාවට අන්තරාදායක හා අපවිත්‍රය කියා සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා හෝ එබඳු වෛද්‍ය නිලධාරීයකු විසින් බලය පවරනලද නිලධාරීයෙක් සහතික කරයි නම් එබඳු ඉඩමක අයිතිකාරයාට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් ඒ ඉඩමේ තිබෙන්නාවූ එබඳු වැසිකිළි වළ හෝ වැසිකිළිය වසා දමන්ට මිනාය කියා ප්‍රධානතුමා විසින් නිවේදනයකළ හැකිය.

126. 124 වැනි අනුරූ ව්‍යවස්ථාවේ හෝ 125 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රකාර නිවේදනයක් භාර කරනු ලැබුවාවූ සෑම අයිතිකාරයකු විසින්ම එකී දැන්වීමේ සඳහන් කර තිබෙන්නාවූ හා මොනම කාරණයක් නිසා වත් මාස දෙකකට අඩු නොවන්නාවූ කාලසීමාවක් ඇතුළතදී එකී නිවේදනයේ සඳහන් කර තිබෙන නියමයන් ඉෂ්ට කළ යුතුයි.

127. අශුවී ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාල්දී තබන වැසිකිළියක් තිබෙන්නාවූද ඉඩම්වල සෑම පදිංචිකාරයකු විසින්ම ඒ වැසිකිළිය සෑම කල්හිම ශුඛපවිත්‍ර ලෙසින් යහපත් ලෙසින් පවත්වා ගත යුතුයි.

128. කායරී සභාවේ සේවය කරන අයුළු ඉවත්කරන මෙහෙකරුවෙකු හැර වෙන කිසිවකු විසින් අයුළු ඉවත් කිරීමේ සේවයක් පවත්නාවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාල්දි තබන වැසිකිළියකින් අයුළු ගෙනයාම හෝ වෙනත් ක්‍රමයකින් ඉවත ලාම හෝ නොකළ යුතුයි.

129. දුප්පත්කම නිසා කායරී සභාව විසින් නිදහස් කරන ලද පදිංචිකාරයකු හැර අයුළු ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාකොට ඇති B උප ලේඛනයේ දැක්වෙන "රේච්" ගණන් අනුව අයුළු ඉවත් කිරීමේ ගාස්තුවක් මාස්පතා කායරී සභාවට ගෙවිය යුතුයි.

130. ඕනෑම ඉඩමක සාදා ඉවරකරන ලද්ද වූ හෝ සාදා ගෙනයනු ලබන්නාවූ වැසිකිළියක් හෝ වැසිකිළි වලක් පරීක්ෂාකර බාල්දි සඳහා ඉර පැයීමටත්, ඉර බැසීමටත් අතර ඕනෑම වෙලාවකදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකු විසින් හෝ එතුමා විසින් බලය පවරනලද වෙන නිලධාරියෙකු විසින් හෝ එකී ඉඩමට ඇතුළුවීම නීත්‍යානුකූලය. නවද එකී ඉඩමේ පදිංචිකාරයා විසින් එබඳු නිලධාරියෙකුට පරීක්ෂාකිරීම සඳහා අවශ්‍ය වූ සෑම උපකාරයක්ම දිය යුතුයි.

131. කැලිකසල ඉවත් කිරීමේ සේවයක් ආරම්භකර තිබෙන ප්‍රදේශයක් තුළ පිහිටි ඕනෑම ඉඩමක පදිංචිකාරයකු විසින් තමාගේ ඉඩම අතුරා ඉවත දමන අප, කුණු රොඩු හා වෙනත් කැලිකසල සුදුසු පියනක් සහිතවූද ප්‍රධානතමා විසින් අනුමත කරනලද ප්‍රමාණයක් හා හැඩහැරුකමක් ඇතිවූද බාල්දියක හෝ භාජනයක තැන්පත් කරවිය යුතුයි.

132. 131 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසියම් ඉඩමක පදිංචිකාරයකු විසින්—

- (1) ප්‍රධානතමා විසින් අණබෙර ගස්වා ප්‍රසිඬ කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ නියම කරනලද කාල වේලාවලදී අතර දිනපතාම එකී බාල්දිය හෝ භාජනය එකී ඉඩමෙන් පිටත පාරේ ගමනාගමනයට අවහිරයක් ඇති නොවන ලෙස පාරේ අහිත කින් තැබීමට සැලැස්විය යුතුයි.
- (2) කායරී සභාවේ කසල ශෝධකයන් විසින් එකී බාල්දිය හෝ භාජනය නිස්කොට පැහැයක් ඇතුළතදී එය ඒ ස්ථානයෙන් අස්කර විය යුතුයි.

133. 132 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කාලවේලාවලදී මිස කිසිවකු විසින් 131 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසිම බාල්දියක් හෝ භාජනයක් කිසිම පාරක නොතැබිය යුතුයි.

134. දුප්පත්කම නිසා කායරී සභාව විසින් නිදහස් කරනලද පදිංචිකාරයෙකු හැර කැලිකසල ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාකොට ඇති B උප ලේඛනයේ දැක්වෙන රේච් ගණන් අනුව කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවක් මාස්පතා කායරී සභාවට ගෙවිය යුතුයි.

135. යම්කිසි මාසයක් වෙනුවෙන් ගෙවිය යුතුවූ 120 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද අයුළු ඉවත් කිරීමේ ගාස්තුවද, 134 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවද, ඒ එක්කම ලබන ඊලඟ මාසයේ දහවැනි දින හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතමාට හෝ එකී ගාස්තු අයකිරීමට එතුමා විසින් නිසිපරිදි ලියවිල්ලකින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට හෝ ගෙවිය යුතුය.

136. මධ්‍යම පළාතේ ඇතැම් ගම්කායරී සභාවන් විසින් සම්පාදිතව, වම් 1929ක් වූ අගෝස්තු මස 9වෙනි දින අංක 7,727 දරණ ගැසට් පත්‍රයේ "නිශේශ" යනුවෙන් පළ වූ අතරු ව්‍යවස්ථා, එහි 11, 12, 13, 21, 23, 31, 32, 33, 34, 35, 37 (b), 50, 51, 55, 56, 58, 60, 63, 65, 70 සහ 77 යනමේ අතරු ව්‍යවස්ථා අවලංගුකිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

A උප ලේඛනය

බලපත්‍ර පෝරමය (106 වැනි අතරු ව්‍යවස්ථාව)

බලපත්‍ර පෝරමය (106 වැනි අතරු ව්‍යවස්ථාව)

ගෙනයාම පිණිස වූ බලපත්‍රයයි

—පදිංචි— නමැති අයට මෙහි සඳහන් දින සිට

19—දෙසැම්බර් මස තිස්එක්වැනි දින දක්වා සෑම අවස්ථා වකදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව ගත

පළාත—ගම් ප්‍රදේශයේ— පිහිටා තිබෙන — කියන ඉඩමේ පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

ගහපළාත ගම් කායරී සභාවේ ප්‍රධානතමා

ඉහත දැක්වූ බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳාම්පලේ/\*කඩපලේ අයකළ හැකි ගාස්තු හා කුලීවල ලැයිස්තුවක් ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලින් පිළියෙළ කොට වෙළඳාම්පලේ/\*කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක ප්‍රදානය කර තැබිය යුතුයි.
2. කායරී සභාව විසින් හෝ කායරී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ යම් අතරු ව්‍යවස්ථාවක් යටතේ විකිණීම හෝ තබාගැනීම තහනම් කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් (පුද්ගලික) වෙළඳාම්පලේ/\*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි.
3. සෑම පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් බලපත්‍ර කාරයා විසින්ම පලකුරු, එලවලු, මස්, මාළු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපිරිසිදුවූ හෝ සෞඛ්‍යසම්පන්න නොවූ ස්ථානයක නොතබන ලෙසට අවශ්‍ය වූ සියලුම විධි විධාන සැලැස්විය යුතුයි.
4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුළු විය නොහැකි ලෙස හොඳ හැටියට සාදන ලද්ද වූ විදුරු පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට පිණිස නොතැබිය යුතුයි.
5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තූකීරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසු වන තෙක් ඒ වෙළඳාම්පලේ/\*කඩපලේ කිසිම කඩබක්කියක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි නතරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.
6. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/\*කඩපලේ භූමි භාගය ශුචිපවිත්‍ර කොට, කුණුකසලවලින් තොරව තබා ගත යුතුවන හැර මැස්සන්ගේ බෝවීම හෝ යම් අවහිරයක් ඇතිවීම හෝ වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අතුරා ඉවත දමන කුණුරොඩු හා සියලුම කුණුකසල ප්‍රච්චාදීමට, හෝ වෙනත් විධියකින් සුදුස්සක්කර ඉවත්කිරීමට හෝ සැලැස්විය යුතුයි.
7. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/\*කඩපලේ භූමි ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වාතැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.
8. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/\*කඩපලේ භූමි භාගය ඇතුළත සාමය ආරක්ෂාකළ යුතුයි.
9. කුණුකසල හා රොඩු දැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේත්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුළු විය නොහැකිවූ භාජන සැහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.
10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකුගේ රෙකමන පිට ප්‍රධානතමා විසින් අනුමතකරන ලද වර්ගයක වැසිකිළි සැහෙන තරම් ගණනක් වෙළඳාම්පලේ/\*කඩපලේ භූමිභාගය තුළ සාදා තැබිය යුතුයි.
11. යම් වසංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකුගේ රෙකමන පිට ප්‍රධානතමා විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගු කළ හැකිය. එබඳු අවලංගු කිරීමක් ගැන බලපත්‍ර කාරයාට අලාභයක් ඉල්ලා අයකරගැනීමට අයිතිවාසිකමක් නැත.

\* උවමනා නැති වචනය කපාදමනු

B උප ලේඛනය

(129 වැනි සහ 134 වැනි අතරු ව්‍යවස්ථා)

අයුළු ඉවත් කිරීමේ ගාස්තුව ... 2 00

කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුව ... 0 50

**விளம்பரம்**

**மாத்தளை படடினச் சங்க எல்லைகளின் உத்தேச விஸ்தரிப்பு.**

7 ம வட்டாரத்தை பண்டாரப்போலா தெருவுக்கு சமாநந்தமாக்கவும் 100 யாரா தூரத்திலுமுள்ள ஒரு எல்லைக்கும் சது கங்கை ஓரமாக பிரக்கமன் எலா வரைக்கும் கிழக்குப் பக்கத்தால் பெரிதாகி, மாத்தளை படடினச் சங்கத்தின் பரிபாலன எல்லைகளை விஸ்தரிக்கும் உத்தேசம் இப்பொழுது கவனத்துக்கு எடுத்துக்கொள்ளப்பட்டிருக்கின்றது.

இந்த உத்தேசம் பற்றி அபிப்பிராயம் தெரிவிக்கவோ அல்லது முறைபாடுகள் செய்யவோ விரும்பும் எவரேனும் அல்லது எந்த ஸ்தாபனமேனும் இந்த விளம்பரம் வெளியாகும் திகதியிலிருந்து மூன்று வாரங்களுக்குள் கீழ்க்காணும் விஸ்தரத்துக்கு எழுதும்படி அவைகளை செய்வலாம்.

விஸ்தரம் —

ஸ்தல ஸ்தாபன அபிப்பிராயம்,  
தபால பெட்டி இல. 500,  
கொழும்பு.

வீ. ஜெ. ஜயசிரியா,  
ஸ்தல ஸ்தாபன அபிப்பிராயம்.

கொழும்பு,

1952 ம் (மே) வைகாசிமீ 2 ந. உ.

L.G.D—GA 53/3

**1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டம்**

1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டத்தின் 2 ம பிரிவின (1) ம உட்பிரிவினபடி மாத்தளை டிஸ்திரிக்டில், மாத்தளை உட்கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம், அபிப்பிராயம் (2) ம் உட்பிரிவின தாற்பரியப்படி சுகாதார, ஸ்தல ஸ்தாபன மந்திரியால் அங்கீகரிக்கப்பட்டு பிரசுரிக்கப்படுகின்றது.

**தீர்மானம்**

“இக்கிராமச் சங்கமானது, 1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டத்தின் 2 ம பிரிவின (1) ம உட்பிரிவினபடி, சங்கத்தின் பரிபாலன எல்லைகளுக்குள் நடைபெறும் (சட்டத்தின் வியாக்கியானம் செய்யப்பட்டிருக்கும்) கேளிக்கைகளுக்கான பிரவேசக் கட்டணங்களிட்டு இதன்கீழ் காட்டப்பட்டிருக்கும் வீதங்களின்படியான ஒரு வரியை, இத் தீர்மானம் “கெசெற” நில பிரசுரிக்கப்படும திகதியிலிருந்து இத்தால் விதித்து திரட்டுகின்றது.

கட்டணத் தொகை	வரி வீதம்.
வரித் தொகை நீங்கலாக, பிரவேசக் கட்டணம்—	ரூ ச.
(அ) 20 சதத்துக்கு குறையாமலும் 50 சதத்துக்கு கூடாமலும் மிருக்குமிடத்து ..	05
(ஆ) 50 சதத்துக்கு கூடுதலாகவும் ஆனால் ரூ 1 கூடாமலும் மிருக்குமிடத்து ..	10
(இ) ரூ. 1 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 1 50 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	15
(ஈ) ரூ. 1.50 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 2 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	20
(உ) ரூ 2 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 3 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	30
(ஊ) ரூ 3 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 4 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	40
(எ) ரூ. 4 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 5 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	50
(எ) ரூ 5 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 10 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	1 0
(ஐ) ரூ. 10 க்கு கூடுதலாக இருக்குமிடத்து—	
(1) முதல் ரூ. 10 க்கும் ..	1 00
(2) கூடுதலான ஒவ்வொரு ரூ. 5 க்கும் அல்லது அதன் பாகத்துக்கும் ..	1 00

ஜீ. டி. சொயலா,  
நிரந்தரக் காரியதரிசி,

சுகாதார, ஸ்தலஸ்தாபன மந்திரி காரியாலயம்  
கொழும்பு,

1952 ம் (மே) (எபிரல்) சித்திரைமீ 24 ந. உ.

L.G.D—GA 53/1

**1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டம்**

1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டத்தின் 2 ம பிரிவின (1) ம உட்பிரிவினபடி கண்டி டிஸ்திரிக்டில் ஹாரிஸ் பற்றிலுள்ள குலுக்கமன் கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம், அபிப்பிராயம் (2) ம் உட்பிரிவின தாற்பரியப்படி சுகாதார, ஸ்தல ஸ்தாபன மந்திரியால் அங்கீகரிக்கப்பட்டு பிரசுரிக்கப்படுகின்றது.

**தீர்மானம்**

இச்சங்கமானது, 1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டத்தின் 2 ம பிரிவின (1) ம உட்பிரிவினபடி, சங்கத்தின் பரிபாலன எல்லைகளுக்குள் நடைபெறும் (சட்டத்தின் வியாக்கியானம் செய்யப்பட்டிருக்கும்) கேளிக்கைகளுக்கான பிரவேசக் கட்டணங்களிட்டு இதன்கீழ் காட்டப்பட்டிருக்கும் வீதங்களின்படியான ஒரு வரியை, இத் தீர்மானம் “கெசெற” நில பிரசுரிக்கப்படும திகதியிலிருந்து இத்தால் விதித்து திரட்டுகின்றது.

கட்டணத் தொகை.	வரி வீதம்.
வரித் தொகை நீங்கலாக, பிரவேசக் கட்டணம்—	ரூ. ச.
(அ) 20 சதத்துக்கு குறையாமலும் 50 சதத்துக்கு கூடாமலும் மிருக்குமிடத்து ..	05
(ஆ) 50 சதத்துக்கு கூடுதலாகவும் ஆனால் ரூ. 1 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	10
(இ) ரூ 1 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 1.50 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	15
(ஈ) ரூ 1.50 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 2 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	20
(உ) ரூ. 2 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 3 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	30
(ஊ) ரூ 3 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 4 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	40
(எ) ரூ 4 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 5 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	50
(எ) ரூ 5 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 10 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	1 00
(ஐ) ரூ. 10 க்கு கூடுதலாக இருக்குமிடத்து—	
(1) முதல் ரூ 10 க்கும் ..	1 00
(2) கூடுதலான ஒவ்வொரு ரூ. 5 க்கும் அல்லது அதன் பாகத்துக்கும் ..	1 00

ஜீ. டி. சொயலா,  
நிரந்தரக் காரியதரிசி,

சுகாதார, ஸ்தலஸ்தாபன மந்திரி காரியாலயம்.

கொழும்பு,

1952 ம் (எபிரல்) சித்திரைமீ 24 ந. உ.

L.G.D—GC 48/49.

**1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டம்**

1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டத்தின் 2 ம பிரிவின (1) ம உட்பிரிவினபடி குருணக்கல் டிஸ்திரிக்டிலுள்ள அம்பன பொல கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம், அபிப்பிராயம் (2) ம் உட்பிரிவின தாற்பரியப்படி சுகாதார, ஸ்தல ஸ்தாபன மந்திரியால் அங்கீகரிக்கப்பட்டு பிரசுரிக்கப்படுகின்றது.

**தீர்மானம்**

இச்சங்கமானது, 1946 ம் ஆண்டின் 12 ம் இலக்க கேளிக்கை வரிச் சட்டத்தின் 2 ம பிரிவின (1) ம உட்பிரிவினபடி, சங்கத்தின் பரிபாலன எல்லைகளுக்குள் நடைபெறும் (சட்டத்தின் வியாக்கியானம் செய்யப்பட்டிருக்கும்) கேளிக்கைகளுக்கான பிரவேசக் கட்டணங்களிட்டு இதன்கீழ் காட்டப்பட்டிருக்கும் வீதங்களின்படியான ஒரு வரியை, இத்தீர்மானம் “கெசெற” நில பிரசுரிக்கப்படும திகதியிலிருந்து இத்தால் விதித்து திரட்டுகின்றது.

கட்டணத் தொகை.	வரி வீதம்.
வரித் தொகை நீங்கலாக, பிரவேசக் கட்டணம்—	ரூ. ச.
(அ) 20 சதத்துக்கு குறையாமலும் 50 சதத்துக்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 05
(ஆ) 50 சதத்துக்கு கூடுதலாகவும் ஆனால் ரூ. 1 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 10
(இ) ரூ 1 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 1.50 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 15
(ஈ) ரூ. 1.50 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 2 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 20
(உ) ரூ. 2 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 3 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 30
(ஊ) ரூ. 3 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 4 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 40
(எ) ரூ. 4 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 5 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	0 50
(எ) ரூ. 5 க்கு கூடுதலாகவும் ஆனால் ரூ 10 க்கு கூடாமலும் மிருக்குமிடத்து ..	1 00
(ஐ) ரூ. 10 க்கு கூடுதலாக இருக்குமிடத்து—	
(1) முதல் ரூ 10 க்கும் ..	1 00
(2) கூடுதலான ஒவ்வொரு ரூ 5 க்கும் அல்லது அதன் பாகத்துக்கும் ..	1 00

ஜீ. டி. சொயலா,  
நிரந்தரக் காரியதரிசி,

சுகாதார, ஸ்தல ஸ்தாபன மந்திரி காரியாலயம்.

கொழும்பு,

1952 ம் (மே) (எபிரல்) சித்திரைமீ 24 ந. உ.